



(අටවැනි පාර්ලිමේන්තුව - දෙවැනි සභාවාරය)

අංක 2.]

පාර්ලිමේන්තුවේ

න්‍යාය පුස්තකය

2018 සැප්තැම්බර් 04 වැනි අභ්‍යන්තරවාදා ඇතුළුව එදින සිට
නිකුත් කළේ 2018 අගෝස්තු 24 වැනි සිකුරාදා

2018 සැප්තැම්බර් 04 වැනි අභ්‍යන්තරවාදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

10/'18

ගරු කනක හේරත් මහතා, — විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මැදපෙරදිග ගෘහ සේවය ඇතුළු විදේශ රැකියාවල යෙදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) ඔවුන් මාසිකව ශ්‍රී ලංකාවට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;
- (iii) විදේශ රැකියාවල යෙදෙන ශ්‍රී ලාංකිකයන් ලබා ගන්නා වැටුපෙන් ශ්‍රී ලංකාවට එවනු ලබන මුදල් සඳහා රජය විසින් බදු අය කරන්නේද;
- (iv) එසේ නම්, එම මාසික බදු ප්‍රතිශතය කොපමණද;
- (v) විවිධ දුෂ්කරතා මධ්‍යයේ තම ශ්‍රමය වැය කර ලබා ගන්නා වැටුපෙන් රජය බදු අය කිරීම සාධාරණ වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

29/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, ගඟ ඉහළ ගොවිජන බලප්‍රදේශයේ, ගිරිඋල්ල විහාරස්ථානයට අයත් ජම්බුගහමුලදෙනිය නමැති කුඹුරු නිසි අවසරයකින් තොරව පුරවා පෞද්ගලික මාර්ගයක් ඉදිකර ඇති බවත්;
- (ii) මේ සඳහා කුඩා ලේඛන සකස් කිරීමට රජයේ මුදල් වියදම් කර ඇති බවත්;
- (iii) ඉහත මාර්ගය ඉදිකර ඇත්තේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහයකවරයෙකුගේ නිවසක් සඳහා ප්‍රවේශ මාර්ගයක් වශයෙන් බවත්;
- (iv) ඉහත මාර්ගයේ ආරම්භක කොටසද අනවසර ලෙස ඉදිකර ඇති බවත්;
- (v) මෙම ස්ථානයේ අභිපාරක් හෝ නොතිබුණු බවත්; ප්‍රාදේශීය සභාවට අයත් නොවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මහජන මුදල් අවභාවිතා කරන මෙවැනි නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

(2)

3.

57/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 208ට අනුව, ආරක්ෂණ ආයෝජන ගිණුම් ක්‍රමය අභෝසි කරනු ලැබුවේද;
- (ii) එසේ නම්, එම දිනය කවරේද;
- (iii) උක්ත යෝජනාවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරව ස්වකීය මුදල් තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ට එම මුදල් මවිබ්මට රැගෙන එන ලෙසට කරන ලද ඉල්ලීමට මෙතෙක් ලැබී ඇති ප්‍රතිචාර කවරේද;
- (iv) උක්ත අයවැය යෝජනාවට අනුව, බැංකු ගිණුම් ක්‍රමය හරහා පිටරට තබාගෙන තිබෙන මුදල් මෙරටට ප්‍රේෂණය කරන කිසිම පුද්ගලයෙකුට එරෙහිව රජය විසින් නෛතික පියවර නොගන්නා බව නිශ්චිතව සඳහන් කිරීමට මුදල් අමාත්‍යවරයා නෛතික බලය ලබාගත් ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

142/'18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) එස්. සී. බී. සෙනෙවිරත්න මහතා (පුද්ගලික ලිපි ගොනු අංක 3/2/3/3/1/18/ -11 වෙළුම) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයෙන් ඉවත් වූ දිනය කවරේද;
- (ii) රැකියාවෙන් ඉවත්වන විට ඔහු දැරූ තනතුර කවරේද;
- (iii) සෙනෙවිරත්න මහතා ස්වකීය අයිතිවාසිකම් කඩවීම පිළිබඳව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලිකර තිබේද;
- (iv) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එකී පලිගැනීම පිළිබඳ පැමිණිල්ල, එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ සහ නිකුත් කළ නියෝගය සභාගත කරන්නේද;

(ii) ඔහුට ලබාදුන් සහන සහ එම සහන ලැබුණු දිනය කවරේද;

(iii) ඔහුට වන්දි මුදල් පිරිනමා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

174/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කන්තලේ සීනි කර්මාන්තශාලාවේ ඇති යකඩ විකිණීම සඳහා වෙන්වූ කැඳවනු ලැබුවේද;

(3)

- (ii) එසේ නම්, එම දිනය කවරේද;
- (iii) ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් හා ඔවුන්ගේ මිල ගණන් කවරේද;
- (iv) එම ටෙන්ඩරය ලබාගත් සමාගම කවරේද;
- (v) මෙම කර්මාන්තශාලාව සඳහා ඉන්දියානු සමාගමක් සමඟ ආයෝජන ව්‍යාපෘතියක් සැලසුම් කර තිබුණේද;
- (vi) එසේ නම්, එම සමාගම කවරේද;
- (vii) එම ආයෝජන ගිවිසුම සභාගත කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

209/'18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2015.09.01 දින සිට 2017.07.31 දින දක්වා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ අමාත්‍යවරුන් සමඟ යෙදුණු විදේශ සංචාර ද ඇතුළුව එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යෙදුණු නිල විදේශ සංචාර සංඛ්‍යාව, අවරෝහණ පිළිවෙළට එතුමා සභාගත කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

226/'18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මූලනිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩ්ඩිරුප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඉරනෙයිසාලෙයි සහ ආනන්දපුරම් ප්‍රදේශවල ජනතාව නැවත පදිංචිකර ඇති බවත්;
- (ii) එකී ජනතාව එම ප්‍රදේශවල වතු ඉඩම් ශුද්ධ පවිත්‍ර කිරීමේදී විශාල වශයෙන් පුපුරන ද්‍රව්‍ය හමු වී ඇති අතර ඒ සම්බන්ධව නිසි බලධාරීන්ට දන්වා ඇති බවත්;
- (iii) එමනිසා අදාළ ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට දැන්වීම් පුවරු සවිකර තිබෙන බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) මෙම ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන තිබේද;
- (ii) එසේ නම්, එම පුපුරණ ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

254/'18

ගරු භේෂා විතානගේ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2020 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය තුළ අපේක්ෂිත ඉල්ලුම කවරේද;

(4)

- (ii) එම ඉල්ලුම සපුරා ගැනීම සඳහා සහ විදුලි හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;
- (iii) හදිසි නියඟ තත්ත්වයකට මුහුණදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සතුව වැඩපිළිවෙළක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

393/'18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකාවේ පළාත් සංවර්ධනය සඳහා මධ්‍යම රජය මඟින් ලබා දී ඇති නව අමාත්‍ය ධුරයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම අමාත්‍යාංශ වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම අමාත්‍යාංශ සඳහා 2017 වර්ෂයට වෙන් කර තිබූ ප්‍රතිපාදනය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) සබරගමු සංවර්ධන අමාත්‍යාංශය මඟින් ව්‍යාපෘති සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබුණේද;
- (ii) එසේ නම්, එම ප්‍රතිපාදනය කොපමණද;
- (iii) එම ව්‍යාපෘති කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

462/'18

ගරු බිමල් රත්නායක මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලවල ලිපිනයන් කවරේද;
- (ii) එම කාර්යාල වෙනුවෙන් කුලී හෝ බදු ගෙවන්නේ නම්, එම මාසික කුලී/බදු මුදල කොපමණද;
- (iii) 2015 සිට 2017 වර්ෂය දක්වා ගෙවා ඇති මුළු කුලී/බදු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සංඛ්‍යාව;
 - (ii) එම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;
 - (iii) අමාත්‍යවරයා සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;
- කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

474/'18

ගරු වමිනිද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සභ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) උඹ පළාත් සභාව තුළ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් අංක SIN/B/AG/KI/2017/02 හා 2017.04.20 දිනැති විමර්ශන වාර්තාවක් උඹ පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර එම වාර්තාවේ පළාත් පාලන ආයතන මඟින් පාසල් පොත් බෙදා හැරීම සම්බන්ධව අනාවරණය කර ඇති ඡේද අංක 6 (අ) (i) සිට (iii) දක්වා කරුණු;
- (ii) එම අනාවරණයන්ට අදාළව (ආ) (i) සිට (vi) දක්වා සිදු කර ඇති නිරීක්ෂණය කර ඇති කරුණු;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

526/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2017 වර්ෂයේ ඇති වූ ගංවතුර හා නායයාම්වලින් අගතියට පත් පවුල්වලට ලබාදෙන බවට ප්‍රකාශ කරන ලද රක්ෂණ වන්දි මුදල එම පවුල්වලට ලැබී තිබේද;
- (ii) 2016 වර්ෂයේ ගංවතුර ඇතිවූ අවස්ථාවේදී හානි වූ නිවසකට උපරිමය ලක්ෂ 25 දක්වා රක්ෂණ වන්දි මුදල් ලබාගත හැකි බව අග්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද, එකී ගංවතුරට ලක් වූ කොළොන්නාව, අංගොඩ, වැල්ලම්පිටිය, සේදවත්ත, කැලණිමුල්ල, පැලියගොඩ, කඩුවෙල හා පහළ බෝමිරිය යන ප්‍රදේශයන්හි පිහිටි කිසිදු නිවසකට මේ දක්වා එබඳු රක්ෂණ වන්දි මුදලක් ලැබී නොමැති බව පිළිගන්නේද;
- (iii) 2016 හා 2017 වර්ෂවලදී විපතට පත්වූවන්ගේ හානි වූ නිවාස තක්සේරු කර රක්ෂණ වන්දි මුදලක් හෝ කවර හෝ වන්දි මුදලක් ගෙවීමට පියවර ගනු ලබන දිනය කවරේද;
- (iv) හානිවූ නිවාස සඳහා මේ වනවිට යම් වන්දි මුදලක් ගෙවා ඇත්නම්, එසේ වන්දි ලැබූ පවුල් සංඛ්‍යාව කොපමණද;
- (v) එම රක්ෂණ මුදල් ගෙවා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

562/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වයඹ පළාතේ සේවය කරන ගුරුවරු සංඛ්‍යාව, එක් එක් අධ්‍යාපන කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා ගුරුවරුන්ට ආපදා ණය ගෙවීම සඳහා නිදහස් කර ඇති මුදල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;
- (iii) 2015 සිට මේ දක්වා ආපදා ණය ඉල්ලුම් කළ ගුරුවරුන් සංඛ්‍යාව, එක් එක් අධ්‍යාපන කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(6)

- (iv) මේ වනවිට ආපදා ණය ගෙවා ඇති ගුරුවරු සංඛ්‍යාව, එක් එක් අධ්‍යාපන කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (v) දැනට ආපදා ණය ගෙවා නොමැති ගුරුවරුන්ට එම ණය ගෙවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

991/18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
 - (ii) එම කොට්ඨාසය තුළ කැණීම් නොකරන ලද එහෙත්, හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන පිහිටා තිබේද;
 - (iii) එසේ නම්, ඒවා කවරේද;
 - (iv) ඉහත කොට්ඨාසයේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත රජමහා විහාර සංඛ්‍යාව කොපමණද; ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
 - (v) ඉහත පුරාවිද්‍යාත්මක ස්ථානවල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග,— 1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) වගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ ආනයන හා අපනයන (පාලන) නියෝග සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජූනි 18 දිනැති අංක 2076/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.07.17 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය,— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජූලි 24 දිනැති අංක 2081/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.08.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයන් සඳහා පාරිශ්‍රමිකයන් ගෙවීම,— 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත යටතේ ස්ථාපනය කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සඳහා එම පනතේ විධිවිධාන අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් හත් දෙනෙකු පත් කරන ලද අතර, එම පනතේ 20 වැනි වගන්තිය ප්‍රකාරව එම කාර්යාලයේ සාමාජිකයන්ගේ වැටුප් පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු අතර එය ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන හෙයින්ද;

අතුරුදහන් වූ තැනැත්තන් සෙවීම, ඔවුන් සිටින ස්ථානය සොයා ගැනීම හා ඔවුන්ගේ තත්ත්වය පැහැදිලි කර ගැනීම සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් හට වන්දි, මනෝ සමාජීය සහාය හා වෙනත් උපකාර ලබා දීම හා අතුරුදහන් වූවන් පිළිබඳ සිද්ධීන් අවම කර ගැනීම සඳහා අදාළ බලධාරීන් වෙත නිර්දේශ ලබාදීම සඳහා මෙම කාර්යාලයට බලය පැවරී ඇති හෙයින්ද;

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් මෙම කාර්යාලයට අදාළව 2018 මාර්තු 22 වැනි දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට 2018 ජූනි 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ පරිදි සාමාජිකයන්ගේ පාරිශ්‍රමිකයන් පහත සඳහන් පරිදි ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා දී ඇති හෙයින්ද:—

- (අ) මෙම කාර්යාලයේ සභාපතිවරයා සඳහා රු.100,000/-ක මාසික දීමනාවක්, රු.10,000/-ක මාසික දුරකථන දීමනාවක් හා මාසිකව ඉන්ධන ලීටර් 225 ක් සහිතව නිල වාහනයක් ලබා දීමට; සහ
- (ආ) අනෙකුත් සාමාජිකයන් සඳහා රු.75,000/-ක මාසික දීමනාවක්, රු. 8,000/-ක මාසික දුරකථන දීමනාවක් හා නිවසේ සිට කාර්යාලය වෙත ඇති දුර ප්‍රමාණය මත පදනම්ව කි.මී. 350ක සීමාවක් දක්වා රු.25,000/-ක ප්‍රවාහන දීමනාවක් හෝ කි.මී. 350ක හෝ ඊට වැඩි දුර ප්‍රමාණයක් සඳහා රු.50,000/-ක ප්‍රවාහන දීමනාවක් ගෙවීම.

ඒ අනුව, 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 20 වැනි වගන්තිය ප්‍රකාරව එම කාර්යාලයේ සාමාජිකයන් සඳහා ඉහත සඳහන් පරිදි පාරිශ්‍රමිකයන් හා වෙනත් දීමනා රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ගෙවීම කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව නිශ්චය කරයි.

4.

පා. 50/'18

- ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
- ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
- ගරු ගයන්ත කරුණාතිලක මහතා
- ගරු තලතා අතුකෝරල මහත්මිය
- ගරු රුවන් විජයවර්ධන මහතා
- ගරු චේලු කුමාර් මහතා
- ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
- ගරු එම්. ඒ. සුමන්තිරත් මහතා
- ගරු සෙල්වම් අඩේකකලනාදන් මහතා
- ගරු ඩග්ලස් දේවානන්ද මහතා

- ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා
- ගරු ලකී ජයවර්ධන මහතා
- ගරු රවුෆ් හකීම් මහතා
- ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
- ගරු මනෝ ගනේසන් මහතා
- ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා
- ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා

ගරු ජේන් අමරතුංග මහතා,— ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,— මෙම වසරේ මාර්තු මාසයේ මුල් කාලයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී ඇති හෙයින් ද;

2014 ජූනි මාසයේදී බේරුවල මැතිවරණ කොට්ඨාසයෙන් ද, 2018 පෙබරවාරි මාසයේ දී අම්පාර දිස්ත්‍රික්කයෙන් ද, අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී ඇති හෙයින් ද;

මෑතකාලීන ඉතිහාසය තුළ විවිධ ජනවාර්ගික ප්‍රජා අතරේ වර්ගවාදී වෛරය ක්‍රමයෙන් උග්‍ර අතට හැරී ඇති බවක් නිරීක්ෂණය වන හෙයින් ද;

එවන් තත්ත්ව පිළිබඳ සොයාබැලීම සඳහා අනාගතයේදී ප්‍රජාවන් අතර එවැනි වැරදි වැටහීම් යළි සිදුවීම වැළැක්වීමටත් විධිමත් යන්ත්‍රණයක් ඇතිකිරීමේ අවශ්‍යතාවයක් පැහැදිලිව ඇති හෙයින් ද;

2018 මාර්තු 10 වැනි දින, මහනුවර ප්‍රදේශයේ මෙම සිදුවීම් සිදු වූ ප්‍රදේශවල වාරිකාවක නිරතවී සිදුකළ තොරතුරු සෙවීමේ මෙහෙයුමක් සඳහා ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද මන්ත්‍රීවරයන්ගේ පූර්ණ උපකාරය සහ සහයෝගය ඇතිව පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා විසින් මුලපුරනු ලැබූ හෙයින් ද;

එකී වාරිකාවෙන් අනතුරුව සියළුම නායක ස්වාමීන් වහන්සේලා ද, අනෙකුත් ආගමිකවල ගරුතර නායක පූජකතුමන්වහන්සේලා ද පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල නායකයන්/ නියෝජිතයන් ද අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ද සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයන් ද රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන ද ආරක්ෂක අංශ ප්‍රධානීන් ද යන සියළුදෙනා නියෝජනය වන්නා වූ සමුළුවක් කැඳවීමට කථානායකවරයා විසින් ගත් පියවර අනුව 2018 අප්‍රේල් 19 වැනි දින සහ 2018 ජූනි 29 වැනි දින එකී සමුළුව රැස් වූ හෙයින් ද;

සියළුම ජනවාර්ගික කණ්ඩායම් නියෝජනය වන පරිද්දෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ / විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වන, කථානායකවරයා විසින් සභාපතිත්වය දරන 'පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්' ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලිය යුතු බව 2018 ජූනි 29 වැනි දින පැවැත්වූ සමුළුවේදී ඒකමතිකව තීරණය වූ හෙයින් ද;

2018 ජූලි මස 05 වැනි දින පැවැත්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එවැනි විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් ඇති කිරීමේ නිර්දේශය අනුමත කර ඇති හෙයින් ද;

පහත අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මතකර සිටියි:—

- (අ) නිග්‍රහකාරී මතවාද/ ජාතික සමගියට හානි කරන්නා වූ මතවාද ප්‍රචාරණය හෝ එවන් ක්‍රියාකාරකම්වල නිරතවීම වැළැක්වීම සහ එවන් ක්‍රියාකාරකම්වල නිරතවන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය;
- එනම්, වෛරී සහගත කථා අපරාධමය වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහය තුළට ඇතුළත් කිරීම සුදුසු ද යන්න පිළිබඳව සාකච්ඡා කර තීරණය කිරීම;

- (ආ) අතීතයේ පැවති විෂමතා සහ එතුළින් නිර්මාණය වූ අතිවූ ප්‍රතිවිපාක අනාගත පරම්පරාවට දායකවීම වැළැක්වීම සහ ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම;
- (ඇ) ආගමික සහ ජාතික සංහිදියාව සහතික කරලනු වස් අදාළ සියලුම පාර්ශව විසින් සිදුකරන සෘජු හා අවංක මැදිහත්වීම් සහ දායකත්වය අගය කිරීම;
- (ඈ) වාර්ගික-නොවන හා ආගමික-නොවන පදනමකින් පාසල් පද්ධතිය වර්ගීකරණය කිරීම;
- (ඉ) උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ද වාසය කරන්නා වූ සුළුතර ජනවාර්ගික කණ්ඩායම් මුහුණ දෙන ගැටලු හා ප්‍රශ්න සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමටත් සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලු හා ප්‍රශ්න විසඳීමටත් බලය ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඇති කිරීම;
- (ඊ) ඉරිදා දහම් පාසල් පැවැත්වීමට බාධා ඇති කරමින් ඉරු දින උදය වරුවේ පවත්වන අමතර පන්ති තහනම් කිරීම;
- (උ) ආගමික ස්ථාන ඇති කිරීමේදී සහ රූප/ප්‍රතිමා යනාදිය සවි කිරීමේදී නීතිය පොදුවේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන අදාළ නෛතික විධිවිධාන සකස් කිරීම සහ ඒ සඳහා පොදු නීති සංග්‍රහයක් පැවතීමේ අවශ්‍යතාවය;
- (ඌ) වාර්ගික සමගිය සම්බන්ධයෙන් ඔවුන්ගේ සිත් දුෂ්‍ය කර ඇති බව දරුවන්ට අවබෝධ කර දී ජාතික ප්‍රතිසන්ධානය ඇති කිරීමටත් ජන වර්ග අතර සහයෝගය ගොඩනැංවීමටත් පාසල් විෂයයමාලාවට අළුතින් විෂයයක් එක් කිරීම;
- (එ) මෙම ජාතික හා ආගමික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සඳහා ශාස්ත්‍රීය අංශයේ උගතුන්, විද්වතුන් හා මහජනතාව අතර පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍රවී සිටින අනෙකුත් පුද්ගලයන්ගේ දායකත්වය ලබාගැනීම;
- (ඒ) සියලුම ආගම් නියෝජනය වන අන්දමින් ජාතික මට්ටමින් විද්වත් මඩුල්ලක් ස්ථාපිත කිරීම සහ ශාස්ත්‍රීය අංශයේ උගතුන්, විද්වතුන් හා මහජනතාව අතර පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍රවී සිටින අනෙකුත් පුද්ගලයන් ඊට ඒකරාශී කරගැනීමේ වැදගත්කම;
- (ඔ) ප්‍රාදේශීය මට්ටමින් පවතින ප්‍රශ්න නිරාකරණය කරගැනීමටත් අවම වශයෙන් මාස තුනකට වරක්වත් ප්‍රාදේශීය මට්ටමින් රැස්වී සාකච්ඡා කිරීමටත් අමාත්‍යවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධීකරණය ඇතිව ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් යටතේ ආරක්ෂක අංශවල, පොලිසියේ සහ ආගමික ස්ථානවල දායකත්වය ලබාගැනීමට හැකි යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම;
- (ඕ) සමාජ මාධ්‍ය වෙබ් අඩවි, විවිධ මාධ්‍ය, මුද්‍රිත/ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය යනාදිය හරහා අදහස් පළකිරීමේදී අනුගමනය කළයුතු සම්මත නිර්මාණය කිරීම;
- (ක) ජාතික සමගියට බාධා කරන්නාවූ පුවත් පළකිරීම තහනම් කිරීම සහ ඒ සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම;
- (ග) මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික යන මාධ්‍ය දෙක හරහා තම අදහස් පළකිරීම සඳහා සෑම ආගමක්ම හා සෑම ජනවාර්ගික කණ්ඩායමක්ම සමාන අයිතිවාසිකම් භුක්ති විඳින බව සහතික කරගැනීම;
- (ජ) අසත්‍ය හා වෛරී ප්‍රකාශ හරහා ජාතික සමගිය බිඳහෙලීම වැළැක්වීම සහ ආගමික නායකයන්, විද්වතුන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෙනත් කීර්තිධර පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන මාධ්‍ය වැඩසටහන් හරහා එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීමට මාධ්‍ය ආයතන සඳහා උපමාන සම්පාදනය කිරීම;
- (න) ජාතික භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන ගැටලු නිරාකරණය;

- (ඳ) ජාතික සමගිය ඇති කිරීම සම්බන්ධයෙන් මහජනතාවගේ මානසිකත්වය සඵලදායී අන්දමින් වෙනස් කිරීමට සහ එහි වැදගත්කම පිළිබඳවත් අදාළ අමාත්‍යාංශ සහ ජාතික තරුණ සේවා සභාව වැනි පිළිගත් ආයතන මගින් යාන්ත්‍රණයක් ඇතිකර එය රජය මගින් පරිපාලනය කිරීම;
 - (න) ජනවාර්ගික කරුණු මත ඇති වූ වෛරය හේතුවෙන් සිදු කරනු ලබන ක්‍රියා මගින් පීඩාවට පත්ව, සහන අපේක්ෂා කරනු ලබන ජන සමාජයේ කිසියම් පුද්ගලයකු විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි භාරගෙන කටයුතු කිරීම සඳහා අවශ්‍ය බලතල, මුදල් ප්‍රතිපාදන සහ තීරණ ගැනීමේ බලය සහිත “ජනවාර්ගික සම්බන්ධතා මණ්ඩලයක්” ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම;
 - (ඵ) ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව මහජනතාව තුළ වඩාත් හොඳ විශ්වාසයක් ගොඩනැගීම තහවුරු කිරීම සඳහා පොලිස් ආඥාපනතට සහ පොදුවේ පොලිස් රාජකාරි සඳහා හඳුන්වාදිය යුතු වෙනස්කම් පරීක්ෂා කිරීම සහ නිර්දේශ කිරීම.
- (2) (අ) කථානායකවරයා විසින් කාරක සභාව සහ එහි සභාපතිවරයා පත්කළ යුතු ය.
- (ආ) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල අංක 101හි කුමක් සඳහන්ව තිබුණද කාරක සභාව සාමාජිකයන් විසි පස් (25) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
- (3) එම කාරක සභාවට,
- (අ) සිය ගණපූරණය නියම කර ගැනීමට ද;
 - (ආ) පුද්ගලයන්, ලිපි ලේඛන හා වාර්තා ගෙන්වා ගැනීමටද, පාර්ලිමේන්තුව හෝ එබඳු කාරක සභාවක් ඉදිරියේ පෙනී සිටින ලෙස ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද, එබඳු පුද්ගලයන්ගේ සන්තකයේ හෝ පාලනය යටතේ පවතින යම් ලිපියක්, පොතක්, වාර්තාවක් හෝ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
 - (ඇ) සාක්ෂ්‍යකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට ද, කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් ප්‍රතිඥා හෝ දිවුරවනු ලැබූ සාක්ෂ්‍යකරුවන් විභාග කිරීමට ද;
 - (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සභාය ලබා ගැනීමට; සහ
 - (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද, පාර්ලිමේන්තුව කල්තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද;
- බලය තිබිය යුතුය.
- (4) සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට මාස හයක (06) කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබාදෙන අන් කවර කාල සීමාවක් තුළ හෝ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

*5.

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා,— තැපැල් කාර්යාල ආඥාපනත යටතේ ව්‍යවස්ථා,— (190 වැනි අධිකාරය වූ) තැපැල් කාර්යාල ආඥාපනතේ 7 වැනි වගන්තිය යටතේ තැපැල් ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව තැපැල් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජූනි 07 දිනැති අංක 2074/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.06.20 දින ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*6.

ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, — එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යටතේ නියෝගය, — 2016 අංක 20 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් අවසන් වරට සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 5(15) වගන්තිය යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ජූලි 02 දිනැති 2078/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.08.10 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, — ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග, — 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 59 සහ 63 වගන්ති සමඟ කියවිය යුතු, 142(2) වගන්තියේ (ද) ඡේදය යටතේ 2017 අංක 2 දරන ඖෂධ ලියාපදිංචි කිරීම (ගාස්තු) නියෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 05 දිනැති අංක 2052/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.04.03 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*10.

අග්‍රාමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වැනි ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව 2015.11.27 දින එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා විගණකාධිපති ලෙස පත් කර ඇත. ඔහුගේ වැටුප 153(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුතු අතර එය ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන හෙයින්ද;

උක්ක කරුණට අදාළව 2017.12.19 දින මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව මෙයින් ඉවත් කර ගැනීමට කටයුතු කරන අතර ජනාධිපතිවරයා විසින් 2017.03.03 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළ 2017.03.14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය සහ 2017.11.14 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහනට අදාළ 2017.12.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතාට පහත පරිදි වැටුප් හා දීමනා ගෙවීමට අනුමතිය ලබා දී ඇති හෙයින්ද:—

- (අ) 2015.11.27 දින සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 අනුව SL – 4 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා තනතුරට හිමි අනෙකුත් දීමනා ගෙවීමට;
- (ආ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 අනුව 2016.01.01 දින සිට වැටුප් පරිවර්තනය කිරීමේ දී SL – 4 වැටුප් ක්‍රමය යටතේ එම චක්‍රලේඛයේ උපදෙස් පරිදි වැටුප් පරිවර්තනය කර ගෙවීමට සහ එම වැටුප් පරිමාණයට අදාළ වාර්ෂික වැටුප් වර්ධක ගෙවීමට; සහ
- (ඇ) එච්. එම්. ගාමිණී විජේසිංහ මහතාගේ අධ්‍යාපන සුදුසුකම්, අත්දැකීම්, සේවා පළපුරුද්ද මෙන්ම පූර්ව සේවාවේ වැටුප් ද විශේෂ අවධානයට ලක් කර ඒ මඟින් 2017.03.14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ඔහුට පමණක් පෞද්ගලික වන සේ, විගණකාධිපති තනතුරට අදාළ වැටුප් හා දීමනාවලට අමතරව මාසිකව රු. 50,000/- ක විශේෂ දීමනාවක් ලබා දීම.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) ව්‍යවස්ථාව අනුව, විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා වෙත රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප හා දීමනා ගෙවීම කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව නිශ්චය කරයි.

*11.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 1),— සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 25 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ජනවාරි 18 දිනැති අංක 2054/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.05.22 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 04/2018 දරන සුරාබදු නිවේදනය)
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (අංක 2),— සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 දෙසැම්බර් 11 දිනැති අංක 2049/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.20 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 1004 දරන සුරාබදු නිවේදනය)
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

විදේශ කටයුතු අමාත්‍යතුමා,— තානාපති වරප්‍රසාද පනත යටතේ නියෝග,— 1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ 4 වගන්තිය යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජූනි 05 දිනැති 2074/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.08.10 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*14.

කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත — කාරක සභාව.

*15.

බෞද්ධ විහාර දේවාලගම් (සංරක්ෂණ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*16.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*17.

ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංරක්ෂණ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*18.

සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*19.

ප්‍රාදේශීය සභා (සංරක්ෂණ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*20.

කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*21.

පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*22.

භානිපූරණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*23.

වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*24.

ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*25.

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*26.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5) (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් සාදන ලද, 2017 දෙසැම්බර් 04 දිනැති අංක 2048/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදුව, 2018.01.23 දින ඉදිරිපත් කරන ලද ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු, මාධ්‍ය උපමාන අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*27.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා,— ගුවන් සේවා පනත යටතේ නියෝග,— 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 11(1)(ආ), 17(2) සහ 31 (ඇ), (ඉ), (ඊ), (උ) සහ (ඌ) වගන්ති සමඟ කියවිය යුතු එකී පනතේ 117(2)(එ) වගන්තිය යටතේ සිවිල් ගුවන් සේවා නිරූපදිතතා කළමනාකරණ නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අප්‍රේල් 05 දිනැති අංක 2065/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.08.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*28.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය,— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 අප්‍රේල් 06 දිනැති අංක 2065/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.08.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*29.

පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමා,— ක්‍රීඩා නීතිය යටතේ නියෝගය,— ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 41 වගන්තිය පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 මැයි 31 දිනැති අංක 2073/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.08.24 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*30.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා,— මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන (2016),— මුදල් නීති පනතේ 35(3) වගන්තිය යටතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2017.11.16 වැනි දින ඉදිරිපත් කරන ලද 2016.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.06 දින සලකා බලන ලදී.)

*31.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා කපු සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන (2015),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2017.11.24 වැනි දින ඉදිරිපත් කරන ලද 2015.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා කපු සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.06 දින සලකා බලන ලදී.)

*32.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා,— ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන (2016),— මුදල් නීති පනතේ 35(3) වගන්තිය යටතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2017.12.04 වැනි දින ඉදිරිපත් කරන ලද 2016.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.06 දින සලකා බලන ලදී.)

*33.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා,— ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2015),— මුදල් නීති පනතේ 35(3) වගන්තිය යටතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2017.11.07 වැනි දින ඉදිරිපත් කරන ලද 2015.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.06 දින සලකා බලන ලදී.)

*34.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා,— රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2014),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2017.06.23 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.09.21 දින සලකා බලන ලදී.)

*35.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා,— රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2015),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2017.11.11 වැනි දින ඉදිරිපත් කරන ලද 2015.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.06 දින සලකා බලන ලදී.)

*36.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2014),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (3) වගන්තිය යටතේ 2017.08.08 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද ස්වාධීන විගණකවරුන්ගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.09.21 දින සලකා බලන ලදී.)

*37.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2012),— 1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිසම පනතේ 31 වැනි වගන්තිය යටතේ 2017.10.19 වැනි දින ඉදිරිපත් කරන ලද 2012.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.11.10 දින සලකා බලන ලදී.)

*38.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිසම පනතේ 31 වැනි වගන්තිය යටතේ 2017.12.07 වැනි දින ඉදිරිපත් කරන ලද 2013.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.20 දින සලකා බලන ලදී.)

*39.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිසම පනතේ 31 වැනි වගන්තිය යටතේ 2017.12.07 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.20 දින සලකා බලන ලදී.)

*40.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 16 වැනි වගන්තිය සහ 1971 අංක 38 දරන මුදල් පනතේ II වැනි වගන්තිය අනුව 2017.10.20 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.02.20 දින සලකා බලන ලදී.)

*41.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016),— 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 37(2) වගන්තිය සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය අනුව, 2017.12.07 වන දින ඉදිරිපත් කරන ලද, 2016.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.02.20 දින සලකා බලන ලදී.)

*42.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා,— අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2014),— 2005 අංක 32 දරන අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මණ්ඩල පනතේ 29(5) වගන්තිය සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ, 2016.08.12 වැනි දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.11 දින සලකා බලන ලදී.)

*43.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා,— ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2013),— 1994 අංක 11 දරන විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පනතේ 40(3) වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව යටතේ, 2016.06.09 වැනි දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.11 දින සලකා බලන ලදී.)

*44.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා,— ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තාව (2013),— 1994 අංක 11 දරන විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පනතේ 40(3) වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව යටතේ, 2016.07.05 වැනි දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.11 දින සලකා බලන ලදී.)

*45.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා,— ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව (2014),— 1994 අංක 11 දරන විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පනතේ 40(3) වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව යටතේ, 2017.03.22 වැනි දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.11 දින සලකා බලන ලදී.)

*46.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය, — කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2014), — 1994 අංක 11 දරන විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පනතේ 40(3) වගන්තිය සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ, 2017.01.24 වැනි දින ඉදිරිපත් කරන ලද, 2014. 12. 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.11 දින සලකා බලන ලදී.)

*47.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය, — කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2014), — 1994 අංක 11 දරන විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පනතේ 40(3) වගන්තිය සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ, 2016.01.29 වැනි දින ඉදිරිපත් කරන ලද, 2013. 12. 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.11 දින සලකා බලන ලදී.)

*48.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව (2014), — 1984 අංක 06 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනතේ 37(3) වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව යටතේ, 2016.12.02 වැනි දින ඉදිරිපත් කරන ලද, 2014. 12. 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.11 දින සලකා බලන ලදී.)

*49.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය, — අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2015), — 2005 අංක 32 දරන අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩල පනතේ 29(5) වගන්තිය සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ, 2017.06.22 වැනි දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.11 දින සලකා බලන ලදී.)

*50.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013), — 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ, 2017.10.17 වැනි දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*51.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ, 2017.10.17 වැනි දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*52.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ, 2017.10.17 වැනි දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*53.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ, 2017.03.23 වැනි දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*54.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ 2017.08.10 වැනි දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*55.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ, 2016.10.26 වැනි දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.05.03 දින සලකා බලන ලදී.)

*56.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ, 2017.01.24 වැනි දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.05.03 දින සලකා බලන ලදී.)

*57.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ, 2018.02.21 වැනි දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.05.23 දින සලකා බලන ලදී.)

*58.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 110 වැනි වගන්තිය යටතේ 2016.07.20 වැනි දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.05.03 දින සලකා බලන ලදී.)

*59.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 110 වැනි වගන්තිය යටතේ 2017.02.22 ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.05.03 දින සලකා බලන ලදී.)

*60.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2012),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 110 වැනි වගන්තිය හා 1971 අංක 38 දරන මුදල් පනතේ II කොටස යටතේ, 2015.11.21 දින ඉදිරිපත් කරන ලද, 2012.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.11.20 දින සලකා බලන ලදී.)

*61.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 110 වැනි වගන්තිය හා 1971 අංක 38 දරන මුදල් පනතේ II කොටස යටතේ 2017.01.24 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.11.20 දින සලකා බලන ලදී.)

*62.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 110 වැනි වගන්තිය හා 1971 අංක 38 දරන මුදල් පනතේ II කොටස යටතේ, 2017.02.22 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.11.20 දින සලකා බලන ලදී.)

*63.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, කැලණිය විශ්වවිද්‍යාලයහි වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ, 2017.01.24 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණය ඇතුළත්, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, කැලණිය විශ්වවිද්‍යාලයහි වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*64.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ 2017.08.11 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*65.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— කළමණාකරන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ 2017.03.23 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කළමණාකරන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*66.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— කළමණාකරන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ xiii වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ 2017.03.23 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද, විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කළමණාකරන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*67.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015),— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 16 වැනි වගන්තිය යටතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ II වැනි වගන්තිය අනුව 2018.02.21 වැනි දින ඉදිරිපත් කරන ලද 2015.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.20 දින සලකා බලන ලදී.)

*68.

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා,— කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1975 අංක 35 දරන කුඩා තේ වතු සංවර්ධන අධිකාරි පනත සහ 1971 අංක 38 දරන මුදල් පනතේ II කොටසේ 14-1A වගන්තිය යටතේ 2017.07.25 වැනි දින ඉදිරිපත් කරන ලද 2013.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.05.23 දින සලකා බලන ලදී.)

*69.

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා,— කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1975 අංක 35 දරන කුඩා තේ වතු සංවර්ධන අධිකාරි පනත සහ 1971 අංක 38 දරන මුදල් පනතේ II කොටසේ 14-1A වගන්තිය යටතේ 2017.07.25 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.05.23 දින සලකා බලන ලදී.)

*70.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමා,— ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2014),— 2009 අංක 38 දරන ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතන පනතේ 18 වැනි වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව යටතේ 2017.09.20 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.06.05 දින සලකා බලන ලදී.)

*71.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා,— සී/ස කුරුණෑගල වැව්ලි සමාගමේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2015),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (3) වගන්තිය යටතේ 2018.01.24 වැනි දින ඉදිරිපත් කරන ලද 2015.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සී/ස කුරුණෑගල වැව්ලි සමාගමේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.06 දින සලකා බලන ලදී.)

*72.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව (2013),— 1988 අංක 53 දරන ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන පනතේ 18 වැනි වගන්තිය අනුව 2017.11.11 වැනි දින ඉදිරිපත් කරන ලද 2013.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.03.20 දින සලකා බලන ලදී.)

*73.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2014),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2017.08.22 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2018.06.06 දින සලකා බලන ලදී.)

*74.

කෘෂිකර්ම අමාත්‍යතුමා,— කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1999 අංක 20 දරන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ පනතේ 27 වගන්තිය යටතේ 2017.03.21 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*75.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ XIII වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ 2016.10.26 වැනි දින ඉදිරිපත් කරන ලද 2013.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*76.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ XIII වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ 2017.01.24 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*77.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ XIII වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ 2017.08.11 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආශීඝ්‍ය අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*78.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ XIII වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ 2017.08.10 වැනි දින ඉදිරිපත් කරන ලද 2014.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආශීඝ්‍ය අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*79.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013),— 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ XIII වැනි පරිච්ඡේදයේ 110 වැනි වගන්තිය යටතේ 2017.02.22 වැනි දින ඉදිරිපත් කරන ලද 2013.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආශීඝ්‍ය අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*80.

බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015),— 1961 අංක 28 දරන ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 32(3) වගන්තිය යටතේ 2018.05.23 වැනි දින ඉදිරිපත් කරන ලද 2015.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(බලශක්තිය පිළිබඳ ආශීඝ්‍ය අධීක්ෂණ කාරක සභාව විසින් 2018.06.06 දින සලකා බලන ලදී.)

*81.

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා,— පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(ඇ) වගන්තිය යටතේ 2017.10.09 වැනි දින ඉදිරිපත් කරන ලද 2015.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතු ය.

(කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආශීඝ්‍ය අධීක්ෂණ කාරක සභාව විසින් 2017.12.08 දින සලකා බලන ලදී.)

*82.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22),— “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

83.

ලමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

84.

ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

85.

ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

86.

මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

87.

ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

88.

ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

89.

ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

90.

ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්විෂස් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

91.

ශ්‍රී ශාකාසිංහාරාම විහාරස්ථාන කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

92.

ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

**2018 සැප්තැම්බර් 05 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1.

58/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 අයවැය යෝජනා අංක 209ට අනුව, හම්බන්තොට වරාය හරහා යන මුහුදු මාර්ගයෙහි, වාර්ෂිකව තෙල් නැව් 4,500 ක් ඇතුළු නෞකා 35,000 භාවිතා කරනු ලබන බව සඳහන් කර, ගැඹුරු මුහුදේ තෙල් සැපයීමේ කාර්යයට පිවිසීමට පෞද්ගලික අංශය දිරි ගන්වන බවට යෝජනා කළ බව පිළිගන්නේද;
- (ii) උක්ත යෝජනාව ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(25)

(iii) උක්ත යෝජනාව අනුව, එකී කාර්යයට බලපත් ලබාදීම සඳහා විනිවිදභාවයෙන් යුත් ලංසු කැඳවීමේ ක්‍රියාවලියක් අනුගමනය කරනු ලැබුවේද;

(iv) ඒ අනුව, ගැඹුරු මුහුදේ තෙල් සැපයීමට බලපත් ලබාගත් පාර්ශ්වකරුවන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

255/'18

ගරු හේෂා විතානගේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

(ii) එම ඩිපෝවල නම් කවරේද;

(iii) දැනට එක් එක් ඩිපෝව මගින් ධාවනය කරනු ලබන ලංගම බස් රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) රත්නපුර දිස්ත්‍රික්කයේ ලංගම ඩිපෝ ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

492/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාව සතු තෙල් ටැංකි තිබේද;

(ii) එසේ නම්, එම තෙල් ටැංකි සංඛ්‍යාව කොපමණද;

(iii) ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාව සතු තෙල් ටැංකි බදු දී තිබේද;

(iv) එසේ නම්, එම තෙල් ටැංකි බදු දී ඇති ආයතන හා රටවල් කවරේද;

(v) යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එම තෙල් ටැංකි බදු දීමෙන් සංස්ථාව ලබාගත් ආදායම, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

525/'18

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව කොපමණද;

(ii) 2014.12.31 දිනට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ නියුක්ත ස්ථිර, අනියම්, විශේෂ ව්‍යාපෘති හා පුහුණුවන කාර්ය මණ්ඩලය වෙන් වෙන් වශයෙන් කොපමණද;

- (iii) 2017.09.30 දිනට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ නියුක්ත ස්ථීර, අනියම්, විශේෂ ව්‍යාපෘති හා පුහුණුවන කාර්ය මණ්ඩලය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) 2017.09.30 දිනට ඉහත එක් එක් කාර්ය මණ්ඩලයේ සේවයේ නියුක්ත පුද්ගලයන්ගේ නම, ලිපිනය, පදිංචි ග්‍රාම නිලධාරී වසම සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහන් ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

527/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා, — මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) නො. 25/14, මරදාන වත්ත, හැඳල, වත්තල ලිපිනයෙහි පදිංචි ආර්. ජයබාල් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සීමාසහිත සෙලින්කෝ රියල්ටි ඇන්ඩ් කොන්සෝලිඩේටඩ් සමාගමේ රුපියල් මිලියනයක්, වසර තුනකට තැන්පත් කර එයින් ලැබෙන පොලී ආදායමෙන් ජීවත් වූ බවත්;
- (ii) මෙම මුදල සඳහා ගෙවිය යුතු පොලිය වරින් වර අක්‍රමවත්ව ගෙවා ඇති බවත්;
- (iii) මූලික තැන්පතු මුදලින් ඉතිරිව ඇති රු. 525,000/- ක මුදල කල් පිරීම මත ආපසු ගෙවීමට නියමිත වුවද, කොපමණ ඉල්ලීම් කළද සමාගම විසින් එම මුදල ආපසු ලබා නොදෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත කී සමාගම ඇතුළු මෙබඳු තවත් සමාගම් රාශියක් මේ අයුරින් තැන්පත්කරුවන්ට වංචා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

563/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — පළාත් සභා, පළාත් පාලන සභ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වයඹ පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ව්‍යවස්ථාපිත ආයතන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම එක් එක් ආයතනවල නම් හා ලිපිනයන් කවරේද;
- (iii) යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පාලනය වන ආයතන සඳහා බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;
- (iv) බඳවා ගනු ලැබූ සේවකයන්ගේ නම් හා බඳවාගත් තනතුරු වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
- (v) එසේ සේවකයන් බඳවා ගැනීමට පළාත් සභාව අනුගමනය කර ඇති ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

583/’18

ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා,— ඩිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) යහපාලන රජය යටතේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

992/’18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
 - (ii) එම කොට්ඨාසය තුළ කැණීම් නොකරන ලද එහෙත්, හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථාන පිහිටා තිබේද;
 - (iii) එසේ නම්, ඒවා කවරේද;
 - (iv) ඉහත කොට්ඨාසයේ පිහිටි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත රජමහා විහාර සංඛ්‍යාව කොපමණද; ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
 - (v) ඉහත පුරාවිද්‍යාත්මක ස්ථානවල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 සැප්තැම්බර් 06 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

20/’18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;
 - (ii) ඒවායේ නම් කවරේද;
 - (iii) එම එක් එක් පළාත් පාලන ආයතනයට අයත් වන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව හා පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (iv) මහනුවර දිස්ත්‍රික්කය සඳහා අලුතින් ස්ථාපිත කිරීමට යෝජිතව ඇති පළාත් පාලන ආයතන කවරේද;
 - (v) මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බලගැන්වීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

133/'18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ එක් එක් මැතිවරණ බලප්‍රදේශයේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) එම ජාතික පාසල්වල නම් කවරේද;
 - (iii) මාතලේ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට සහ දැනට ඇති ජාතික පාසල් තවදුරටත් දියුණු කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

198/'18

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) වර්ෂ 2013 සිට 2017 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ පාවිච්චිය සඳහා කළුළු ගැස් මිලදී ගැනීමට වැය කරන ලද මුදල, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

256/'18

ගරු හේෂා විතානගේ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සහ දේශීය වෛද්‍ය මධ්‍යස්ථානවල නම් හා ලිපිනයන් කවරේද;
 - (ii) එම එක් එක් රෝහලේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව, තනතුරු නාමය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iii) 2010 වර්ෂයේ සිට අද දක්වා මෙම රෝහල් සංවර්ධනය කිරීමට පළාත් සභාව ගෙන ඇති පියවර කවරේද;
 - (iv) යහපාලන රජය යටතේ ඉදිරියේදී රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

384/'18

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වතුකරයේ ජීවත්වන ලක්ෂ 08කට ආසන්න ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් වතුකරයේ රෝහල් රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ බව පිළිගන්නේද;

- (ii) එම වැඩපිළිවෙළ අනුව, 2014 වර්ෂය අවසන් වනවිට එලෙස රජයට පවරාගෙන ඇති වතු රෝහල් සංඛ්‍යාව, රෝහලේ නම සහ පවරාගත් කාලවකවානුව කවරේද;
- (iii) මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවන බව පිළිගන්නේද;
- (iv) මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍යාංශය වාර්ෂිකව වැයකළ මුදල ඉදිරිපත් කරන්නේද;
- (v) වතුකරයේ සෞඛ්‍ය තත්ත්වය නභාසිටුවීමට මෙම ව්‍යාපෘතිය මඟින් විශාල පිටුවහලක් වූ බැවින් එය කඩිනමින් නැවත ආරම්භ කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

394/18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු මගී ප්‍රවාහන බස් රථ අතරින් අධිවේගී මාර්ගවල ධාවනයේ යොදවා ඇති බස් රථ සංඛ්‍යාව කොපමණද;
- (ii) 2015, 2016 සහ 2017 වර්ෂවලදී රජය මඟින් ශ්‍රී ලංගම වෙත ලබාදුන් බස් රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) 2014 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙතින් රජය ලැබූ ආදායම සහ ඒ වෙනුවෙන් සිදු කර ඇති වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) 2014 වර්ෂයේ සිට මේ දක්වා අධිවේගී මාර්ගවල ධාවනයේ යොදවා ඇති බස් රථ මඟින් රජය ලැබූ ආදායම සහ ඒ වෙනුවෙන් සිදු කර ඇති වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ යෙදී සිටින මුළු සේවක සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම සංඛ්‍යාව එක් එක් ශ්‍රේණිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

441/18

ගරු ජයන්ත සමරවීර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2017 මැයි 27 වැනි දින ඇතිවූ ගංවතුර හා නායයෑමේ ආපදාවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ, අර්ධ හා සුළු හානි සිදු වූ ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ස්වයං රැකියා ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) එම ව්‍යාපාර සත්ව පාලන, කාර්මික, වෙළඳ හා වෙනත් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) එසේ ගංවතුරෙන් හා නායයෑමෙන් විනාශ වූ ව්‍යාපාර අයිති පුද්ගලයාගේ නම, ලිපිනය, හානියේ තක්සේරුගත වටිනාකම, එම ව්‍යාපාරය පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාසය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
 - (ii) කළුතර දිස්ත්‍රික්කයේ එසේ හානිවූ ව්‍යාපාර සඳහා මේ වනවිට රජයෙන් වන්දි ගෙවා තිබේද;
 - (iii) එසේ නම්, වන්දි හිමිවූ ව්‍යාපාරිකයාගේ නම, ලිපිනය, ව්‍යාපාරය සහ ගෙවන ලද වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iv) කළුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට වන්දි ගෙවා ඇති ව්‍යාපාර සංඛ්‍යාව සහ මුළු වන්දි මුදල කොපමණද;
- යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

452/'18

ගරු බිමල් රත්නායක මහතා, — පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

467/'18

ගරු වමින්ද විජේසිරි මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි අ.පො.ස. (උ/පෙළ) තාක්ෂණික විෂය ධාරාවෙන් පංති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම පාසල්වල නම් කවරේද;
 - (iii) දැනට බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිටින තාක්ෂණික විෂය උගන්වන ගුරුවරයන් සංඛ්‍යාව කොපමණද;
 - (iv) ඔවුන්ගේ නම් හා දැනට සේවයේ නිරතව සිටින පාසල් කවරේද;
 - (v) ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ සිසුන් අතර තාක්ෂණික විෂය ප්‍රවලිත කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

477/'18

ගරු විමලචීර දිසානායක මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාව තුළ කංසා වැවීම සඳහා රජය තීරණයක් ගෙන තිබේද;
- (ii) එසේ නම්, එම තීරණය ගැනීමට හේතු වූ පදනම කවරේද;
- (iii) කංසා මක්ද්‍රව්‍යයක් බව පිළිගන්නේද;

- (iv) කංසා භාවිතය හේතුවෙන් ශාරීරික හා මානසික සෞඛ්‍ය පිරිහෙන බව පිළිගන්නේද;
- (v) දැනට කංසා වැවීම සඳහා නීත්‍යානුකූලව අවසර ලබාගත් පුද්ගලයන් හා ආයතන තිබේද;
- (vi) එසේ නම්, නීත්‍යානුකූලව කංසා වගා කර ඇති ස්ථාන කවරේද;

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

479/'18

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාව තුළ අපනයන කෘෂිකාර්මික හෝග වගා කරනු ලබන අක්කර ප්‍රමාණය කොපමණද;
- (ii) අපනයනය කරනු ලබන හෝග වර්ග (එළවළු/පලතුරු) කවරේද;
- (iii) එම අපනයනවලින් රට තුළට ගලා එන වාර්ෂික විදේශ විනිමය ප්‍රමාණය එක් එක් හෝගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) මෙම අපනයන හෝග වර්ග දියුණු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

490/'18

ගරු විජිත හේරත් මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) සීමාසහිත ලංකා සතොස සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය අනුව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු අයත් වන්නේද;
- (ii) එම සමාගමේ අනුමත කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරක් තිබේද;
- (iii) 2010.01.10 සිට 2015.01.10 දක්වා කාලසීමාව තුළ එම සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වශයෙන් කිසියම් අයෙකු කටයුතු කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) සීමාසහිත ලංකා සතොස සමාගම ස්ථාපනය කරන අවස්ථාවේ එහි කොටස් හිමියන්ගේ නම් කවරේද;
- (ii) එම සමාගමේ ආරම්භයේ සිට 2015.01.10 දින දක්වා කාලය තුළ මහා භාණ්ඩාගාරයේ ලේකම් නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ නිලධාරීන්ගේ නම් සහ තනතුරු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1110/'18

ගරු ගාමිණී ලොකුගේ මහතා, — ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 1978.12.01 දින ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සේවයට බැඳුණු කේ. විමලසේන මහතා 2016.11.24 දින සේවයෙන් විශ්‍රාම ගත් බවත්;

- (ii) ඔහුට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව රු. 2,047,425.25 ක් බවත්;
- (iii) එම මුදල 2016.12.24 දිනට පෙර ගෙවිය යුතුව තිබූ බවත්;
- (iv) විමලසේන මහතා පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් ඔහු ඉතා අසරණ තත්ත්වයට පත්වී ඇති බවත්;
- (v) මේ දක්වා විමලසේන මහතාට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව ගෙවා නොමැති බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) (i) විමලසේන මහතාට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව ගෙවනු ලබන්නේද;
- (ii) එසේ නම්, එම දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1113/18

ගරු දයාසිරි ජයසේකර මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුගොල්ලාගම, බැලුම්ගල ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවිද්‍යා භූමියක් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් විනාශ කර තිබේද;
- (ii) එසේ නම්, එයට හේතු කවරේද;
- (iii) අදාළ භූමිය තුළ පැරණි නෂ්ටාවශේෂ දක්නට ලැබේද;
- (iv) එම නෂ්ටාවශේෂ කවර කාලවකවානුවකට අයත්දැයි අනුමාන කර තිබේද;
- (v) එම භූමියේ අයිතිකරුවන් කවුරුන්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) එම කාර්ය සඳහා අවසර ලබාදුන් නිලධාරියා කවුරුන්ද;
- (ii) එම කාර්ය සිදුකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා දී තිබේද;
- (iii) යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මෙම පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීමට දායකත්වය දැක්වූවන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1125/18

ගරු විමල් වීරවංශ මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) නමින් හැඳින්වෙන මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි, එහි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මූල්‍ය සමාගමක් වන්නේද;
- (ii) එම මූල්‍ය සමාගම විසින් තැන්පතු මුදල් නිසි පරිදි ආපසු නොගෙවීමේ හේතුවෙන් තැන්පතු හිමියන් බලවත් අපහසුතාවලට ලක්වී ඇති බව දන්නේද;
- (iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ නොමැති මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් නොකරන ලෙස රජයෙන් ලබාදුන් උපදෙස් අනුව යමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තිබූ ආයතනයක මුදල් තැන්පත් කළ ETI තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබාදීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;

(iv) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති අනිකුත් මූල්‍ය ආයතන තැන්පත්කරුවන්ට මෙවැනි ගැටලු ඇතිවීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, එ මන්ද?

**2018 සැප්තැම්බර් 07 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1.

38/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2016 අයවැයෙහි අංක 182 යෝජනාවට අනුව, ප්‍රාථමික කර්මාන්ත කවුන්සිලයක් (Primary Industry Council) පිහිටුවනු ලැබුවේද;
- (ii) එසේ නම්, එම දිනය සහ ස්ථානය කවරේද;
- (iii) උක්ත අයවැය යෝජනාවෙහි, ප්‍රාථමික කර්මාන්ත කවුන්සිලයක් පිහිටුවීමේ අරමුණු හා ඒ සඳහා වූ වැඩපිළිවෙළ සැකෙවින් පැහැදිලි කරන්නේද;
- (iv) මෙම කවුන්සිලයට සම්බන්ධවන විශේෂඥයන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
- (v) උක්ත යෝජනාවෙහි සඳහන් වන ශ්‍රී ලංකාවේ දැනට සක්‍රියව පවත්නා ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
- (vi) 2009 යුද ගැටුම් නිවීමෙන් පසු, උතුරු නැගෙනහිර ඇතුළුව ශ්‍රී ලංකාව තුළ අළුතින් ඇරඹූ ප්‍රාථමික කර්මාන්තයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

175/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දිග කොපමණද;
- (ii) එහි ඉදිකිරීම් ආරම්භ කළ දිනය කවරේද;
- (iii) එහි ඉදිකිරීම් වියදම කොපමණද;
- (iv) මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකරනු ලබන දුම්රිය ස්ථාන සංඛ්‍යාව, උමං මාර්ග සංඛ්‍යාව, පාලම් සංඛ්‍යාව හා ඒවාට යන වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (v) ඒ අනුව, එම දුම්රිය මාර්ගයේ කිලෝමීටරයක් ඉදිකිරීමට වැය වන වියදම කොපමණද;
- (vi) ඉදිකිරීම අවසන් කිරීමට නියමිත දිනය කවරේද;
- (vii) එම ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

200/'18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව වෙනුවෙන් රජය විසින් දරන ලද මුළු වියදම කොපමණද;
- (ii) එම කමිටුවේ සාමාජිකයන්ගේ නම් කවරේද;
- (iii) එකී කමිටුවට සාමාජිකයන් පත් කිරීමේ දී සලකා බැලූ නිර්ණායක කවරේද;
- (iv) බුද්ධාගම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති දෙවන පරිච්ඡේදය ඒ අයුරින්ම පවත්වා ගෙන යෑමට නිර්දේශ කර ඇති කමිටු සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

227/'18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා, — සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මූලිකව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඉතාමත් දිළිඳු දිස්ත්‍රික්කයක් බවත්;
- (ii) මෙම දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාර ලබාගැනීම සඳහා ආසන්න වශයෙන් ප්‍රතිලාභීන් 23,057ක් සුදුසුකම් ලබන බව හඳුනාගෙන තිබුණද, මේ දක්වා සහනාධාර ලබාදී ඇත්තේ ප්‍රතිලාභීන් 11,111කට පමණක් බවත්;
- (iii) 2013 වර්ෂයේ සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී කරෙයිතුරෙයිපටුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ග්‍රාම නිලධාරී වසම් 10ක හා පුද්ගලිකව පුද්ගලික ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 13ක නැවත පදිංචි කිරීම් සඳහා අවසර නොලද බැවින්, ඉහත ග්‍රාම නිලධාරී වසම් 23න් කිසිම ප්‍රතිලාභියෙක් තෝරා නොගන්නා ලද බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) මේ තත්ත්වය තුළ සමෘද්ධි සහනාධාර ලබාගැනීම සඳහා දැනට හඳුනාගෙන ඇති ප්‍රතිලාභීන්ගෙන් ඉතිරි ප්‍රතිලාභීන් 11,946කට සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා කටයුතු කරන්නේද;
- (ii) ඉහත සඳහන් කරෙයිතුරෙයිපටුරු හා පුද්ගලිකව පුද්ගලික ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරී වසම්වල සිටින සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ තත්ත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

257/'18

ගරු හේෂා විතානගේ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ක්ෂය රෝගීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම රෝගීන් වාර්තා වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කවරේද;

(iii) රත්නපුර දිස්ත්‍රික්කයේ ක්ෂය රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

414/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මොණරාගල දිස්ත්‍රික්කයේ සේවයේ යෙදී සිටින විදුහල්පතිවරයන් සංඛ්‍යාව, එක් එක් කලාප අධ්‍යාපන කාර්යාල අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) 2015 ජනවාරි 08 දිනෙන් පසුව, එම විදුහල්පතිවරයන්ට හෝ විදුහල්පති සේවයේ නොවන අයට හෝ විදුහල්පති සේවයේ උසස්වීම් ලබා දී තිබේද;

(iii) එසේ නම්, උසස්වීම් ලබා දී ඇති පුද්ගලයන් අතර දේශපාලන පළිගැනීමට ලක්වූවන් සිටින්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

463/'18

ගරු බිමල් රත්නායක මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ) (i) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරියගේ අමාත්‍ය කාර්යාලවල ලිපිනයන් කවරේද;

(ii) එම කාර්යාල වෙනුවෙන් කුලී හෝ බදු ගෙවන්නේ නම්, එම මාසික කුලී/බදු මුදල කොපමණද;

(iii) 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා ගෙවා ඇති මුළු කුලී/බදු මුදල කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අමාත්‍යවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සංඛ්‍යාව;

(ii) එම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;

(iii) අමාත්‍යවරිය සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;

කොපමණද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

468/'18

ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නියුක්තව සිටින මුළු නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම නිලධාරීන්ගේ නම්, තනතුරු නාම සහ සේවා ස්ථාන වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) දැනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව හා පුරප්පාඩු පවතින සේවා ස්ථාන කවරේද;

(iv) එම පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය විසින් තරඟ විභාග පවත්වා තිබේද;

- (v) එසේ නම්, එම විභාගයෙන් සමත් වූ අයගේ නම් හා ලිපිනයන් කවරේද;
- (vi) එම පිරිසට පත්වීම් ලබාදීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

488/'18

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) තොරව්වෝලේ, ලක්විජය ගල් අඟුරු බලාගාරය මඟින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා යෝජිත සුළං ආවරණය ඉදිකිරීමට ගෙන ඇති පියවර කවරේද;
- (ii) සුළං ආවරණය නොමැති වීමෙන් බලාගාරය අවට ජීවත්වන ගොවීන් බලවත් දුෂ්කරතාවයකට පත්වී ඇති බව දන්නේද;
- (iii) සුළං ආවරණය ඉදිකිරීම ආරම්භ කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) මෙම බලාගාර භූමිය තුළ අළු ගොඩ ගැසීම වැළැක්වීම සඳහා ගන්නා පියවර කවරේද;
- (ii) බලාගාරයෙන් පිට වන අළු හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ගෙවා ඇති වන්දි මුදල කොපමණද;

යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) මෙම බලාගාරය සඳහා වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් තිබේද;
- (ii) එම බලපත්‍රය නිකුත් කළ දිනය කවරේද;
- (iii) එකී බලපත්‍රයේ කාලය අවසන් වන දිනය කවරේද;
- (iv) එකී බලපත්‍රයේ සඳහන් කොන්දේසි ඉටු කිරීමට අසමත් වීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලය භාර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

538/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2017 අප්‍රේල් මස කොහුවල නගරයේ ස.තො.ස. ශාඛාවක් විවෘත කළ බවත්; එයට ඔබතුමාද සහභාගී වූ බවත් පිළිගන්නේද;
- (ii) එම ස.තො.ස. ශාඛාව විසින් නිකුත් කරන ලද සියලුම රිසිට්පත් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රණය කරන ලද ඒවා බව එතුමා දන්නේද;
- (iii) එයට අමතරව මෙම ශාඛාවේ පරිගණක කටයුතු සඳහා උපදේශකවරයෙකු වශයෙන් බඳවාගෙන ඇත්තේ ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බව එතුමා පිළිගන්නේද;
- (iv) මේ සඳහා විශේෂඥ දැනුම ඇති ශ්‍රී ලාංකිකයන් අවශ්‍ය තරම් සිටියදී, විදේශිකයෙකු බඳවාගැනීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රණය කරනු ලබන රිසිට්පත් භාෂාත්‍රයෙන් මුද්‍රණය කිරීමටත්, පරිගණක කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමටත් අවශ්‍ය පියවර ගත්තේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

564/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වයඹ පළාත තුළ වකුගඩු රෝගය ඉතා වේගයෙන් පැතිර යන බව දන්නේද;
- (ii) එසේ නම්, දැනට වකුගඩු රෝගීන් හමුවී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා එම එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) 2010 වර්ෂයේ සිට පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වාර්තා වූ වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;
- (iv) වයඹ පළාතේ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජය විසින් සලසා ඇති සෞඛ්‍ය පහසුකම් කවරේද;
- (v) වකුගඩු රෝගීන් සිටින පවුල්වල සුඛසාධනය සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

584/'18

ගරු කුමාර ඉඳුනිල් අමරසේන මහතා, — සමාජ සුඛසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වයඹ පළාත තුළ දැනට ආබාධිත දීමනාව ලබන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) 2015 වර්ෂයේ සිට විශාල පිරිසක් ආබාධිත දීමනාව ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බව දන්නේද;
- (iv) පොරොත්තු ලේඛනයේ දිගු කාලයක් රැඳී සිටින පිරිසට ආබාධිත දීමනාව ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1126/'18

ගරු විමල් වීරවංශ මහතා, — උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ජාතික ලේඛනාගාරයේ සියලු ප්‍රධාන අංශයන් අධීක්ෂණය කිරීම, එහි අධ්‍යක්ෂ ජනරාල්, මාණ්ඩලික නිලධාරී සහ ඒ සම්බන්ධයෙන් වගකීම් දරන උපාධිධාරී නිලධාරියකුගෙන් සමන්විත ක්‍රමවත් යාන්ත්‍රණයක් මඟින් සිදු කිරීම මෙතෙක් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදය වුවද, එම ක්‍රමය වෙනස් කර ලේඛනාගාරයේ ඇති රහස්‍ය ලේඛන අධීක්ෂණය කිරීමේ වගකීම එහි වත්මන් අධ්‍යක්ෂක ජනරාල්වරිය තමා වෙත පමණක් පවරාගෙන තිබේද;

- (ii) එසේ නම්, එයට හේතුව කවරේද;
- (iii) රාජ්‍ය සේවය පිළිබඳ රහස්‍ය ලේඛන ආරක්ෂා කිරීම හා අධීක්ෂණය කිරීම පිළිබඳ කිසිදු පූර්ව අත්දැකීමක් හෝ වෘත්තීය සුදුසුකමක් නොමැති එම අධ්‍යක්ෂ ජනරාල්වරිය අදාළ තනතුරට පත් කර ඇත්තේ කවර සුදුසුකම් මතද;
- (iv) ආයතනික ක්‍රියාවලිය, විශේෂයෙන් රහස්‍ය ලේඛන පිළිබඳ වගකීම එසේ තනි පුද්ගලයකු විසින් පවරාගැනීමේ අවදානම් සහගත තීරණය, පිළිගත් ආයතනික ක්‍රමවේදයන්ට පටහැනි නොවන්නේද;

යන්න එකමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, එ මන්ද?

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

1.

පා. 3/18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මොරටුව විශ්වවිද්‍යාලය සඳහා යෝජිත වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහල ලෙස නාගොඩ මහ රෝහල සංවර්ධනය කිරීම,— 2018 අයවැය මහින් මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් ඉදිකිරීමට යෝජනා කර ඇති අතර එම යෝජිත වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහල ලෙස නාගොඩ මහ රෝහල සංවර්ධනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2.

පා. 4/18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම,— ශිෂ්‍ය සම්පන්න සමාජයකට නොගැලපෙන අයුරින් රට තුළ ව්‍යාප්ත වන අපවාර හා බාල අපරාධ මර්දනය කිරීම හා ස්වයං විනයක් ඇති කිරීම උදෙසා සියලුම දරුවන්ට, 9 ශ්‍රේණිය දක්වා ඔවුන්ගේ ආගමට අනුකූල දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සුදුසු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

3.

පා. 16/18

ගරු වමින්ද විජේසිරි මහතා,— ග්‍රාමීය පළාත්වල බෞද්ධ පන්සල්වල වැඩසිටින වයෝවෘද්ධ භික්ෂූන්වහන්සේලා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩසටහනක් සකස් කිරීම,— ශ්‍රී ලංකාවේ බොහෝ ග්‍රාමීය පළාත්වල බෞද්ධ පන්සල් ඉතා අඩු ආර්ථික මට්ටමක පවතින බැවින්, එවැනි පන්සල්වල වැඩසිටින වයෝවෘද්ධ භික්ෂූන්වහන්සේලා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩසටහනක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

4.

පා.21/18

ගරු හිරුණිකා ප්‍රේමවන්දු මහත්මිය,— අන්තර්ජාලය තුළ අසභ්‍ය විධියේ පට සංසරණය වීම වැළැක්වීමෙහිලා විශේෂ ඒකකයක් පිහිටුවීම,— වර්තමානයේ බහුල වශයෙන් අන්තර්ජාලය ඔස්සේ නොයෙකුත් අසභ්‍ය විධියේ දර්ශන සංසරණය වීම මහින් පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය විනාශවන අතර විශේෂයෙන්ම, කාන්තා පාර්ශ්වය එමහින් විශාල අපහසුතාවයකට පත්වන බැවින්, මෙවන් විධියේ දර්ශන ළඟ තබාගෙන සිටින, බෙදා හරින හා නිර්මාණය කරන පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කිරීමට ප්‍රතිඵලදායී විශේෂ ඒකකයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

5.

පා.22/'18

ගරු හිරුණිකා ප්‍රේමවන්දු මහත්මිය,— විශ්වවිද්‍යාල හා අනෙකුත් සියලුම උසස් අධ්‍යාපන ආයතනවලට විශේෂ පුහුණුවලත් මානසික උපදේශකවරු හෝ අනුශාසකවරු පත්කිරීම,— වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන තරුණ තරුණියන්, සිසු සිසුවියන් සියදිවි භානිකර ගැනීමේ ප්‍රවණතාවය මැඩපැවැත්වීම සඳහා සියලුම රජයේ අධ්‍යාපන ආයතන සඳහා පුහුණුවලත් මානසික උපදේශකවරු, අනුශාසකවරු හෝ එම අධ්‍යාපන ආයතනවල දැනට සිටින ගුරුවර ගුරුවරියන්ට මානසික උපදේශනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

6.

පා.24/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පුත්තලම දිස්ත්‍රික්කය සතුව තිබූ වොලිබෝල් ක්‍රීඩාවේ අභිමානය නැවත ගොඩනැගීමට වැඩසටහනක් දියත් කිරීම,— මීට දශකයකට පමණ පෙර පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් වලින් බිහිවූ දක්ෂ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තරඟ වලදී දැක්වූ දක්ෂතා නිසා පුත්තලම දිස්ත්‍රික්කයට වොලිබෝල් ක්‍රීඩාවෙන් ඉතා අභිමානවත් ස්ථානයක් හිමි වුවද, අද වනවිට එම තත්ත්වයේ යම් බිඳ වැටීමක් ඇති බැවින්, නැවත එම අභිමානය පුත්තලම දිස්ත්‍රික්කයට ගෙන ඒමට වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

7.

පා.25/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පුත්තලම දිස්ත්‍රික්කය තුළ ටින් මාළු කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම,— ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබාදීමටත්, වාර්ෂිකව ටින් මාළු ආනයනය වෙනුවෙන් විදේශ රටවල් කරා ඇදී යන විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්ම, ටින් මාළු කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලුම සම්පත් පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවතින බැවින් ද, එම දිස්ත්‍රික්කය තුළ ටින් මාළු කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

8.

පා.26/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හලාවත දක්වා දීර්ඝ කිරීම,— රටක සංවර්ධනය සඳහා අධිවේගී මාර්ග ඉතා වැදගත් වන බැවින් ද, වත්මන් යහපාලන රජය යටතේ පුත්තලම දිස්ත්‍රික්කය ඉතා වේගයෙන් සංවර්ධනය වන බැවින් ද, එම සංවර්ධන වේගය තවදුරටත් ඉහළ නැංවීම සඳහා දැනට කොළඹ සිට කටුනායක දක්වා වූ අධිවේගී මාර්ගය හලාවත දක්වා දීර්ඝ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

9.

පා.27/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — වයඹ පළාතේ වැව්, ගංඟා සහ ඇළ මාර්ග ආශ්‍රිතව කුඹුක් ශාඛ සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම,— පසේ පවතින ජලය ආරක්ෂා කිරීමේ හැකියාව මෙන්ම, පාංශු බාදනය අවම කිරීමේ ගුණාංග සහිත වූ දිගු ආයු කාලයක් ඇති කුඹුක් ශාඛ, වයඹ පළාතේ වැව්, ගංඟා සහ ඇළ මාර්ග ආශ්‍රිතව සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

10.

පා.28/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— බන්තලංගුණ්ඩුව දූපත්වාසී ධීවර ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනම් පියවර ගැනීම,— වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය අර්ධද්වීපය අසල ඇති ප්‍රධාන දූපතක් වන බන්තලංගුණ්ඩුව දූපතේ ධීවර ප්‍රජාවගේ මූලික අවශ්‍යතා පිළිබඳව මෙතෙක් නිසි අවධානයට ලක් නොවී ඇති බැවින්, වත්මන් යහපාලන රජය යටතේ එම ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා කඩිනම් පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

11.

පා.29/'18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කුකුළු ගොවිපළ හිමියන් භාවිතා කරන බැටරි කේප් ක්‍රමය නවත්වාලීම,— ශ්‍රී ලංකාව අතීතයේ පටන්ම සත්ව කරුණාව පතුරුවාලන බෞද්ධ රටක් වුවද, අද වනවිට සමහර කුකුළු ගොවිපළ හිමියන් භාවිතා කරන බැටරි කේප් ක්‍රමය නිසා සතුන් දැඩි හිංසාවකට ලක්වීමත්, අධික බිත්තර නිෂ්පාදනය තුළින් සුළු පරිමාණ කුකුළු ගොවිපළ හිමියන්ගේ රැකියා අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බැවින්, මෙම අති අමාත්‍ය ක්‍රමය නවත්වාලීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

12.

පා.30/'18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කිරි කර්මාන්තයේ නියුක්ත දේශීය කිරි ගොවීන්ගේ ගැටලු විසඳීමට කඩිනම් වැඩසටහනක් දියත් කිරීම,— වාර්ෂිකව අපේ රටට කිරි පිටි ආනයනය සඳහා විශාල මුදලක් වැයවන අතර එම මුදල් අප රට තුළම ඉතිරි කරගත හැකිනම්, එය රටේ ආර්ථිකයට විශාල පිටුබලයක් වන බැවින්, කිරි කර්මාන්තයේ නියුක්ත දේශීය කිරි ගොවීන්ගේ ගැටලු විසඳීමට කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

13.

පා.31/'18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— වයඹ පළාත තුළ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කිරීම,— වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන රැසක් සහිත දිස්ත්‍රික්කයක් වන අතර අතීතයේදී කුරුණෑගල, දඹදෙණිය සහ යාපහුව වැනි රාජධානි පිහිටා තිබුණේද කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වුවත්, අද වනවිට එම පෞරාණික ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් ගැටලු මතුවී ඇති බැවින්, එම පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

14.

පා.32/'18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීම,— ඕනෑම රටක සාර්ථක සමාජ ආරක්ෂණ ජාලයක් පැවතීම එම රටේ ජීවත් වන පුරවැසියන්ට වැදගත් වන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හෝ අර්ථ සාධක ක්‍රමයක් ක්‍රියාත්මක වුවද, රටේ අවිධිමත් අංශයේ සේවකයන් සඳහා කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බැවින්, සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

15.

පා.33/18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— මහනුවර දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම,— මහනුවර දිස්ත්‍රික්කය භූගෝලීය වශයෙන් සලකා බලන කල මුහුදු සීමාවෙන් දුරස්ථව පිහිටා ඇති බැවින්, එම දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවගේ ප්‍රෝචිත් අවශ්‍යතාව සපුරාලීම සඳහා මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලු වැව් හා ජලාශවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

16.

පා.34/18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— මහනුවර දිස්ත්‍රික්කය තුළ පයින්ස් වගාව හේතුවෙන් සිදුවී ඇති පරිසර හානිය අවම කිරීම,— මහනුවර දිස්ත්‍රික්කය තුළ පයින්ස් වගාව හේතුවෙන් පරිසරයට දැඩි හානියක් සිදුවී ඇති බැවින්, එම පරිසර හානිය අවම කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

17.

පා.35/18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, — මහනුවර රෝහල් පරිශ්‍රයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම,— වත්මන් යහපාලන රජය යටතේ මහනුවර රෝහල දෙවැනි ජාතික රෝහල ලෙස දියුණු කිරීමට පියවර ගනිමින් සිටින බැවින්, එම රෝහල් පරිශ්‍රයේ ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

18.

පා. 36/18

ගරු වමින්ද විජේසිරි මහතා,— ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට යාන්ත්‍රණයක් සකස් කිරීම,— රටක සංවර්ධනය සඳහා තොරතුරු වැදගත් සාධකයක් වන අතර, එම තොරතුරු සම්පාදනයේදී වැදගත් මෙහෙවරක් ඉටුකරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

19.

පා.37/18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පුත්තලම දිස්ත්‍රික්කය තුළ ජලජ පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම,— වර්තමානයේ ලෝකයේ ජලජ පැළෑටි සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර, එමඟින් අපේ රටට විදේශ විනිමය උපයා ගැනීමේ පුළුල් අවස්ථාවක් උදා වී ඇති අතර, මෑතකදී ජපන් විශේෂඥයන් විසින් සිය පර්යේෂණ වාර්තාවක ජලජ පැළෑටි වගාව සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශය ඉතා යෝග්‍ය බව පෙන්වා දී ඇති පසුබිමක ජලජ පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් පුත්තලම දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

20.

පා.38/18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— වයඹ පළාත තුළ පිළිකා රෝහලක් ස්ථාපිත කිරීම,— වයඹ පළාත තුළ මේ වනවිට පිළිකා රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින්, එම රෝගී ජනතාව වෙනුවෙන් වයඹ පළාත තුළ පිළිකා රෝහලක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

21.

පා.39/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— වයඹ පළාත තුළ ළමා රෝහලක් ස්ථාපිත කිරීම,— ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා මෙන්ම, වයඹ හා උතුරු මැද පළාතේ ජනතාවට ප්‍රයෝජනවත් වන පරිදි වයඹ පළාත තුළ ළමා රෝහලක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

22.

පා.40/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පුත්තලම දිස්ත්‍රික්කයේ හෝටල් පාසලක් ස්ථාපිත කිරීම,— වත්මන් යහපාලන රජය යටතේ පුත්තලම දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට අපේක්ෂා කරන බැවින්, එම කර්මාන්තයේ දියුණුව සඳහා අවශ්‍ය මානව සම්පත පුහුණු කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ හෝටල් පාසලක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

23.

පා.41/'18

ගරු කුෂාර ඉළුනිල් අමරසේන මහතා,— වයඹ පළාත තුළ වකුගඩු රෝගීන් සඳහා රෝහලක් ස්ථාපිත කිරීම,— වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මෑත කාලීනව විශාල ලෙස වකුගඩු රෝගය ඉහළ ගොස් ඇති බැවින්, එම රෝගීන් වෙනුවෙන් වයඹ පළාත තුළ රෝහලක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

24.

පා.42/'18

ගරු කුෂාර ඉළුනිල් අමරසේන මහතා,— වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැලසිමියා රෝගීන් සඳහා රෝහලක් ස්ථාපිත කිරීම,— මෑතකාලීනව ශ්‍රී ලංකාවේ වැඩිම තැලසිමියා රෝගීන් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර, තවමත් එම රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෙනම රෝහලක් ස්ථාපිත කර නොමැති බැවින්, එම රෝගීන් සඳහා වෙනම රෝහලක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

25.

පා.43/'18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— කොළොන්නාව මහ නගර සභාව ස්ථාපිත කිරීම,— කොළඹ නගරය සහ එහි නදාසන්න නගර පරිපාලනය සඳහා කොළඹ, කඩුවෙල සහ කෝට්ටේ යනුවෙන් මහ නගර සභා තුනක් පැවතිය ද, මෙම මහ නගර සභා බල ප්‍රදේශ තුනටම මායිම්ව ඇති කොළොන්නාව මැතිවරණ කොට්ඨාසය පාලනය වන්නේ ප්‍රාදේශීය පරිපාලන ඒකක දෙකක් වන කොළොන්නාව නගර සභාව සහ කොට්ඨාසවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව යටතේ වන බැවින්, සමස්ත කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේම ආර්ථික, සමාජයීය හා සංස්කෘතික විෂමතාවන් ඇති කිරීමට මෙය හේතු වී ඇති අතර, අවට පවතින මහ නගර සභා, පරිපාලනයේ කාර්යක්ෂමතාව මත ශීඝ්‍ර සංවර්ධනයක් මේ වනවිට ළඟා කර ගෙන ඇති බැවින්, සමස්ත කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේම සංවර්ධනය අරමුණු කර ගනිමින් කොළොන්නාව නගර සභාව සහ කොට්ඨාසවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව එකාබද්ධ කර කොළොන්නාව මහ නගර සභාව ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

26.

පා.44/'18

ගරු මුහම්මදු නසීර් මහතා,— හස් වන්දනා පනතක් හඳුන්වා දීම,— වාර්ෂිකව හස් වන්දනාවේ යෙදෙන ශ්‍රී ලාංකික බැතිමතුන් විසින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කර ගැනීමටත්, ඒ පිළිබඳ ආයතනික ව්‍යුහයක් ස්ථාපනය කොට නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමටත්, රජය මගින් “හස් වන්දනා පනතක්” හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

27.

පා.45/'18

ගරු හේෂා විතානගේ මහතා,— උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල, ලියන්ගහවෙල ප්‍රදේශයේ නිවාස, ඉඩම් ඇතුළු දේපළ අහිමි වූ පවුල් සඳහා සහන සලසාදීම,— උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා භූගත උමං මාර්ග කැණීම හේතුවෙන් බණ්ඩාරවෙල, ලියන්ගහවෙල ප්‍රදේශයේ ජනතාවට සිය නිවාස, ඉඩම් ඇතුළු දේපළ අහිමි වී මේ වනවිට වසර තුනක කාලයක් ගතවී තිබුණ ද, අවතැන් වූ එම ජනතාවට මෙතෙක් කිසිදු මුදලක් හෝ සහනයක් ලැබී නොමැති බැවින්, එම ජනතාවට සහන සලසා දීමේ වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

28.

පා.46/'18

ගරු හේෂා විතානගේ මහතා,— දුම්රිය මගින් එළවළු ප්‍රවාහනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම,— බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු එළවළු නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කවල සිට එළවළු ගොවීන්ගේ නිෂ්පාදන අඩු පිරිවැයකින්, අපතේ යෑම අවම කරමින් දුම්රිය මගින් රටේ සෙසු ප්‍රදේශවල වෙළඳපොළ වෙත ප්‍රවාහනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

29.

පා.47/'18

ගරු හේෂා විතානගේ මහතා,— උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ජල හිඟයකට මුහුණ දී සිටින ජනතාවට ජල පහසුකම් ලබාදීම,— උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක පවුල් 8394ක ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණ පෑමට සිදුවී ඇති බැවින්, එම ජනතාවට අවශ්‍ය ජල පහසුකම් ලබාදීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

30.

පා.48/'18

ගරු කුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— වයඹ පළාතේ ගරා වැටෙමින් තිබෙන විහාරස්ථාන සංවර්ධනය කිරීම,— ශ්‍රී ලංකාවේ වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් පිහිටා ඇති, ස්වාමීන්වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින, බෞද්ධයන් වැඩිම පිරිසක් වාසය කරන හා ශාසනාරක්ෂක බල මණ්ඩල වැඩිම සංඛ්‍යාවක් ක්‍රියාත්මකව පවතින වයඹ පළාතෙහි ගරා වැටෙමින් තිබෙන විහාරස්ථාන සංවර්ධනය කිරීමට කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

31.

පා. 49 / '18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — කල්පිටිය ආශ්‍රිතව තල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම,— වයඹ පළාතේ කල්පිටිය ප්‍රදේශයේ තල් ආශ්‍රිත කර්මාන්ත පසුගිය වසර කිහිපය තුළ දරුණු කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, වත්මන් රජයේ ප්‍රතිපත්තිවලට අනුව, ඉදිරියේදී කල්පිටිය ප්‍රදේශය සංචාරක පුරවරයක් වශයෙන් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව එම ප්‍රදේශයේ තල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ද දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

**2018 සැප්තැම්බර් 18 වැනි අඟහරුවාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1.

11/'18

ගරු කනක හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාව තුළ අවම පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන තවදුරටත් සංවර්ධනය කළ යුතු පාසැල් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පාසැල් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) “ලඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
- (ii) ඒවා අතරින් මේ වනවිට අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
- (iii) මේ වනවිට අවසන් නොකළ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
- (iv) එම ව්‍යාපෘතීන් අවසන් නොකිරීමට හේතු කවරේද;
- (v) ඉහත සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන්නේද;
- (vi) ඒ සඳහා ගතවන කාලය කොපමණද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

17/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති සීමාසහිත ලංකා සතොස ශාඛා සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ශාඛාවල ලිපිනයන් කවරේද;
- (iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා එම සතොස ශාඛාවල සේවය සඳහා බඳවාගත් පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා තනතුරු නාම කවරේද;
- (iv) එම බඳවා ගැනීම් සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
- (v) මහනුවර දිස්ත්‍රික්කයේ ලංකා සතොස ශාඛා ජාලය පුළුල් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

59/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 210ට අනුව, නැව් සෑදීමේ හා කොටස් කිරීමේ කර්මාන්තය සහ නැව් අලුත්වැඩියාව දිරිගැන්වීමට හම්බන්තොට සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ රජයේ ඉඩම් ලබාදීමට යෝජනා කළ බව පිළිගන්නේද;
 - (ii) දිස්ත්‍රික්ක ලේකම්වරයා විසින් සකස් කර ඇති රජයේ නිල වාර්තා අනුව, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි පවතින රජයේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර කොපමණද;
 - (iii) රජය විසින් හඳුනාගෙන ඇති, රජය සතු එකී ඉඩම්වලින් එලදායි ලෙස උපයෝජනය කළ සහ නොකළ ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (iv) 2016 අයවැය යෝජනා අංක 210ට අනුව, බෙදා දුන් ඉඩම් ප්‍රමාණය සහ ඒවා බෙදා දුන් පුද්ගලයන් කවුරුන්ද; කුමන කොන්දේසි යටතේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

143/'18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ හොකි ක්‍රීඩාවේ නිජබිම ලෙස මාතලේ දිස්ත්‍රික්කය හැඳින්වෙන බව දන්නේද;
 - (ii) මාතලේ හොකි ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ඇති නන්දිමිත්‍ර ඒකනායක ක්‍රීඩාංගණය වසර කීපයක සිට කිසිදු සංවර්ධනයකට ලක් වී නොමැති බව පිළිගන්නේද;
 - (iii) මාතලේ දිස්ත්‍රික්කය සතුව තිබූ හොකි ක්‍රීඩාවේ අභිමානය යළි ලබා ගැනීමට හා මාතලේ දිස්ත්‍රික්කයේ හොකි ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

176/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පිහිටවූ දිනය කවරේද;
- (ii) 2017.09.01 දින වනවිට එයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
- (iii) මේ වනවිට එම කොමිෂන් සභාව විසින් පරීක්ෂණ අවසන් කර භාරදී ඇති විමර්ශන කවරේද;

(iv) එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව මේ වනවිට ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

210/'18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) සීමාසහිත ශ්‍රීලන්කන් එයාර් ලයින් පිළිබඳ වැලිඅමුණ වාර්තාව සැකසූ කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද;

(ii) එකී වාර්තාව සැකසීම සඳහා කමිටු සාමාජිකයන්ට ගෙවූ මුදල කොපමණද;

(iii) එකී කමිටු වාර්තාවේ සඳහන් නිර්දේශ සංඛ්‍යාව කොපමණද;

(iv) එකී නිර්දේශ අතරින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති නිර්දේශ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

258/'18

ගරු හේෂා විතානගේ මහතා,— බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2010 වර්ෂයේ සිට රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ලබා දී ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

(ii) එම බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

(iii) එම බලපත්‍ර ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

401/'18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) වර්ෂ 2013, 2014 හෝ ඊට ආසන්න වර්ෂයකදී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට ඉන්ධන පොම්ප (මතු කඩන) තොගයක් මිලදී ගත්තේද;

(ii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

(iii) එම ඉන්ධන පොම්පවල නිෂ්පාදිත රට, නිෂ්පාදිත වර්ෂය හා වර්ගය කවරේද;

(iv) එක් ඉන්ධන පොම්පයක මිල කොපමණද;

(v) ඒ සඳහා වැය කළ මුළු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ඉන්ධන පොම්ප වර්ගය ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රමිති පරීක්ෂණයෙන් අනුමත වූ ඒවාද;

(ii) එම පොම්ප මේ වනවිට භාවිතයේ පවතීද; නැතහොත්, භාවිතයෙන් ඉවත් කර තිබේද;

- (iii) භාවිතයෙන් ඉවත්කර තිබේ නම්, එයට හේතුව කවරේද;
- (iv) භාවිතයෙන් ඉවත් කර තිබේ නම්, එම පොම්ප මිලදී ගත් නිලධාරීන්ට එරෙහිව ගන්නා පියවර කවරේද;
- (v) මෙම මිලදී ගැනීම හේතුවෙන් රජයට සිදු වූ මූල්‍ය පාඩුව කොපමණද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

412/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 1983 වර්ෂය වනවිට යාපනය දිස්ත්‍රික්කය තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පිරිසිදු පානීය ජලය සපයන ලද නිවාස සංඛ්‍යාව කොපමණද;
- (ii) මේ වනවිට පිරිසිදු පානීය ජලය සපයනු ලබන නිවාස සංඛ්‍යාව කොපමණද;
- (iii) 1983 වර්ෂයෙන් පසුව යුදමය තත්ත්වය නිමවන තුරු පානීය ජලය ලබාදීම වෙනුවෙන් එක් එක් වර්ෂය සඳහා රජය විසින් වෙන් කරන ලද මුළු මුදල කොපමණද;
- (iv) යුදමය තත්ත්වය නිමවීමෙන් පසු 2015 වර්ෂය වනතෙක් පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති වෙනුවෙන් රජය වෙන් කරන ලද මුළු මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (v) ඉහත සියල්ලෙහිම ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

442/'18

ගරු ජයන්ත සමරවීර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2017.05.27 දින ඇතිවූ ගංවතුර හා නායයෑමෙන්, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පොලේගොඩ සිට ඉහළ වෙල්ගම දක්වා දිවෙන මාර්ගයේ 1 කණුව නමැති ප්‍රදේශය නායයෑමෙන් මේ වනවිට එම මාර්ගය භාවිතා කළ නොහැකි තත්ත්වයට පත්වී ඇති බවත්;
- (ii) මෙම තත්ත්වය හේතුවෙන් එකී මාර්ගය පරිහරණය කළ අංක 819G මුදුන, 819H ගමගේ වත්ත, 824 තැන්නහේන සහ 825 ඉහළ වෙල්ගම යන ග්‍රාම සේවා කොට්ඨාසවල පිහිටි ඕමන්ත ජනපදය, ඕමන්ත කොළණිය, ගම්පලකන්ද, වවුලාකන්ද, මුදුන, බට්ටගල්ල, තැන්නහේන, සමභිපුර, ඉහළ වෙල්ගම, ගල්ලනමුල්ල, හේන්යාය සහ අටහවුල්හේන යන ප්‍රදේශවල 10,000 - 15,000 ක් අතර ජනතාවක් බරපතල පීඩාවකට පත්වී ඇති බවත්;
- (iii) මෙම මාර්ගය යථාවත් කිරීමට දැනට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) භාවිතා කළ නොහැකි සේ විනාශ වී ඇති උක්ත මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දින වකවානු හා අවසන් කරන දින වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

464/'18

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලවල ලිපිනයන් කවරේද;

(ii) එම කාර්යාල වෙනුවෙන් කුලී හෝ බදු ගෙවන්නේ නම්, එම මාසික කුලී/බදු මුදල කොපමණද;

(iii) 2015 සිට 2017 වර්ෂය දක්වා ගෙවා ඇති මුළු කුලී/බදු මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ නිලධාරීන් සංඛ්‍යාව;

(ii) එම පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;

(iii) රාජ්‍ය අමාත්‍යවරයා සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;

කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

470/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා ලංකාව තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික විදුලිබල ජනන සමාගම් සංඛ්‍යාව කොපමණද;

(ii) එම සමාගම්වල නම්, ලිපිනයන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද;

(iii) 2010 වර්ෂයේ සිට එම එක් එක් සමාගම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දුන් විදුලි ඒකක සංඛ්‍යාව සහ එම එක් සමාගමකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවන ලද මුදල, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) යහපාලන රජය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් සිදු කරනු ලබන විදුලි ජනනය වැඩි කිරීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

540/'18

ගරු වාසුදේව නානායකකාර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල පාරේ, අංක 137 දරන ලිපිනයේ පදිංචි කේ. ඩී. ප්‍රේමසිරි මහතාට මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් අත්කර ගැනීමේදී සිදු වූ අසාධාරණයක් වෙනුවෙන් ඔහු විසින් එවකට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ අභියාචනය භාර නොගෙන ආපසු හරවා එවා ඇති බව දන්නේද;

- (ii) සිදු වූ යම් අසාධාරණයක් පිළිබඳව යම් පුද්ගලයෙකු අභියාචනයක් ඉදිරිපත් කළවිට, එය භාරගැනීම සාමාන්‍ය සම්ප්‍රදායක් වුවද, එය ප්‍රතික්ෂේප කර ආපසු එවීම රාජ්‍ය සේවකයෙකු විසින් නොකළ යුත්තක් බව පිළිගන්නේද;
- (iii) එසේ නම්, එම අභියාචනය භාරගෙන ඒ සඳහා සාධාරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඒ පිළිබඳව අභියාචනාකරුට දැනුම් දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

565/18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — පළාත් සභා, පළාත් පාලන සභා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පුත්තලම් දිස්ත්‍රික්කය තුළ අලුතින් ස්ථාපනය කිරීමට යෝජනා කර ඇති පළාත් පාලන ආයතන ස්ථාපනය කිරීමේදී සලකා බලන කරුණු කවරේද;
- (ii) එම පළාත් පාලන ආයතනවලට අයත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී වසම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

585/18

ගරු කුමාර ඉදුනිල් අමරසේන මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ නම කවරේද;
- (ii) ඔහුගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් කවරේද;
- (iii) වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ වෘත්තීය හා වෙනත් සුදුසුකම් නොසලකමින් වැඩබැලීමේ පදනම මත ලබාදී ඇති තනතුරු කවරේද;
- (iv) වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ සුදුසුකම් අනුව උසස් වීම් ලබා දීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 සැප්තැම්බර් 19 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

18/18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, — ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ඩිපෝවල නම් කවරේද;
- (iii) එම එක් එක් ඩිපෝවෙන් දැනට ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව කොපමණද;

- (iv) මෙම ඩිපෝ අතරින් ලාභ හා පාඩු ලබන ඩිපෝ වෙන් වෙන් වශයෙන් කවරේද;
- (v) එම එක් එක් ඩිපෝවේ පවතින පුරප්පාඩු කවරේද;
- (vi) යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, මේ දක්වා ඩිපෝවල ලබා දී ඇති රැකියා සංඛ්‍යාව සහ එම රැකියා ලැබූ පුද්ගලයන්ගේ නම් කවරේද;
- (vii) මහනුවර දිස්ත්‍රික්කයේ ලංගම ඩිපෝවල බස් ඇණිය වැඩි දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

60/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 211ට අනුව, ට්‍රිපල් සුපර් පොස්පේට් (T.S.P.) නිෂ්පාදනය සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීමට අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග කවරේද;
- (ii) ශ්‍රී ලංකාවේ පොස්පේට් නිධියෙහි, ශක්‍යතා අධ්‍යයනය පිළිබඳ සකසා ඇති වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
- (iii) නොඑසේ නම්, ඒ මන්ද?
- (iv) 1990 සිට මේ දක්වා රාජ්‍ය අංශය විසින් පොස්පේට් නිෂ්පාදනය සඳහා ලබාදුන් දායකත්වය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (v) රාජ්‍ය අංශය මගින් පොස්පේට් නිෂ්පාදනය සඳහා ලබා දුන් දායකත්වය මගින් පොහොර ආනයනයට යන වියදම (වාර්ෂිකව) කවර ප්‍රමාණයකින් අඩුකර ගනු ලැබුවේද;
- (vi) මෙම අයවැය යෝජනාවෙන් මේ වනවිට අත්පත් කරගෙන ඇති ප්‍රතිලාභ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

144/'18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) දඹුල්ල දිසා රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දිනපතා විශාල රෝගීන් පිරිසක් පැමිණෙන බවත්;
- (ii) එම රෝගීන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් මෙම රෝහලේ නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, දඹුල්ල රෝහලේ පහසුකම් ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

177/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කොළඹ, ෂෆ්ලිලා හෝටල් ව්‍යාපෘතිය සඳහා චීන රජය, ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේද;
 - (ii) ඒ අනුව චීනය හා ශ්‍රී ලංකාව යන පාර්ශ්වවලින් ගිවිසුමට අත්සන් කර ඇත්තේ කවුරුන්ද;
 - (iii) ගිවිසුම අත්සන් කර ඇති දිනය කවරේද;
 - (iv) එම ගිවිසුම සභාගත කරන්නේද;
 - (v) එම ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති ඉඩමේ ප්‍රමාණය කොපමණද;
 - (vi) එම ඉඩම ලබාදී ඇති පදනම කවරේද;
 - (vii) සින්නක්කර පදනමින් ලබා දී ඇත්නම්, එම සින්නක්කර ඔප්පුවේ අංකය එහි මුද්‍රා තබා ඇති දිනය හා ස්ථානය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

211/'18

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා,— අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) යම් පුද්ගලයෙකු රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයකට හිමිකම් ලබන්නේ දැයි තීරණය කරනු ලබන තොරතුරු අඩංගු චක්‍රලේඛයක්, රෙගුලාසියක් හෝ අමාත්‍ය මණ්ඩල තීරණයක් තිබේ නම්, ඒ කවරක්ද;
 - (ii) ජනාධිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කරනු ලබන කොමිෂන් සභා සාමාජිකයන්, ආණ්ඩුකාරවරයන්, ප්‍රධාන අමාත්‍යවරයන්, විනිසුරුවරයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පළාත් අමාත්‍යවරයන්, අමාත්‍යාංශ ලේකම්වරයන් සහ එම තනතුරට සමාන තනතුරු දරන්නන් හෝ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදී සිටින නිලධාරීන් හැර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හිමිකම් ඇති වෙනත් තනතුරු කවරේද;
 - (iii) ඉහත තනතුරුවලට අයත් නොවන පුද්ගලයන්ට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර නිකුත් කර තිබේද;
 - (iv) එසේ නම්, ඊට බලපෑ හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

228/'18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 'පාලම් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන' යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටි ලාටරුප්පුලම්, වල්ලවර්පන්නෙයි ගම්මානය කරා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබෙන පාලමෙහි ඉදිකිරීම් කටයුතු, 2016 අගෝස්තු 25 දින ආරම්භ කරන ලද බවත්;

- (ii) මෙහි කොන්ත්‍රාත් කාලය 2017 මැයි 21 දින අවසන් වූ බවත්;
- (iii) එහෙත්, ඉහත පාලමෙහි ඉදිකිරීම් කටයුතු මේ දක්වා සම්පූර්ණ කර නොමැති බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) (i) ඉහත පාලමෙහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;
 - (ii) එසේ නම්, එම ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරනු ලබන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

259/18

ගරු හේෂා විතානගේ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) කුරුවිට, හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලය නමින් විද්‍යාලයක් තිබෙන බව දන්නේද;
 - (ii) දැනට එම විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව හා සේවය කරන ගුරුවරු සංඛ්‍යාව කොපමණද;
 - (iii) එම විද්‍යාල භූමියේ මායිමක එක් කොටසක දැඩි නායයෑමේ තර්ජනයකට ලක් වී තිබෙන බව දන්නේද;
 - (iv) එසේ නම්, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

473/18

ගරු වමින්ද විජේසිරි මහතා, — පළාත් සභා, පළාත් පාලන සභා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ඌව පළාත් සභාව තුළ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් අංක SIN/B/AG/KI/2017/02 හා 2017.04.20 දිනැති විමර්ශන වාර්තාවක් ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර එම වාර්තාවේ පෙර පාසැල් සඳහා බැග් ලබාදීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම සම්බන්ධයෙන් අනාවරණය කර ඇති ඡේද අංක 5 (අ) (i) සිට (v) දක්වා කරුණු ඉදිරිපත් කරන්නේද;
 - (ii) එම අනාවරණයන්ට අදාළව (ආ) i සිට iii දක්වා සිදු කර ඇති නිරීක්ෂණ ඉදිරිපත් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

566/18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වයඹ පළාත් සභාව යටතේ පාලනය වන පළාත් පාසැල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ගුරු පුරප්පාඩු පිරවීමට පළාත් සභාව ගෙන ඇති පියවර කවරේද;

- (iii) අද වනවිට වයඹ පළාතේ ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා හා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අතර මතභේදයක් මතු වී තිබෙන බව දන්වන්නේද;
 - (iv) එම මතභේදය විසඳා පළාතේ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අදාළ විභාගය පැවැත්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

586/18

ගුරු කුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය සතුව ආපදා කළමනාකරණ සැලැස්මක් තිබේද;
 - (ii) එසේ නොමැති නම්, එයට හේතුව කවරේද;
 - (iii) ලංකා විදුලිබල මණ්ඩලයට හදිසි තත්ත්වයකදී කටයුතු අඛණ්ඩව ගෙන යාම සඳහා වූ සැලැස්මක් (Business Continuity Plan) තිබේද;
 - (iv) එසේ නොමැති නම්, එයට හේතුව කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

595/18

ගුරු සුසන්ත පුංචිනිලමේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) උතුරු මැද, නැගෙනහිර පළාත්වල ව්‍යාප්තව පවතින වකුගඩු රෝගී තත්ත්වය හඳුනාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සිදුකෙරෙමින් පවතින පර්යේෂණ සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම පර්යේෂණ සිදු කරනු ලබන ආයතන සහ පර්යේෂකයන්ගේ නම් කවරේද;
 - (iii) එම පර්යේෂණවල නිගමන ලැබීමට නියමිතව ඇති දිනය කවරේද;
 - (iv) එම පර්යේෂණ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) වකුගඩු රෝගයට ගොදුරුවුවන්ට ලබා දෙන ප්‍රතිකාරවලට අමතරව එම රෝගී තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
 - (ii) ආසුන ජලය නිෂ්පාදනය කරනු ලබන Reverse Osmosis Plant වලට අමතරව බ්‍රිතාන්‍යයේ IOCN LIFE SAVER නමැති ආයතනයේ නිෂ්පාදනයක් බව කියන LIFE SAVER නමැති ජල පෙරණයක් මෙරටට හඳුන්වාදී තිබේද;
 - (iii) එය වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යොදා ගත නොහැක්කේ මන්ද යන්න පැහැදිලි කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

968/'18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මැල්සිරිපුර වතු සමාගමක් යටතේ පවතින අක්කර 1000ක් පමණ වූ කලාවැව, ධාතුසේන වත්ත මේ වනවිට වල් බිහිවී ප්‍රයෝජනයට ගත නොහැකි මුඩු ඉඩමක් බවට පත්වී ඇති බවත්;
 - (ii) එය නවීකරණය කර රජයට ආදායමක් ලබා ගත හැකි අයුරින් ප්‍රතිසංස්කරණය කළ හැකි බවත්;
- එතුමා දන්තෙහිද?
- (ආ) එසේ නම්, එම කාර්යය ආරම්භ කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
 - (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

993/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සෙවනගල සීනි කර්මාන්තශාලාව ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
 - (ii) එම කර්මාන්තශාලාව සඳහා වෙන් කරන ලද ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
 - (iii) එම කර්මාන්තශාලාව සඳහා උක් වැවීමට වෙන් කළ ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) පසුගිය වර්ෂ 5ක කාලය තුළ,
 - (i) උක් වගාව සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණයෙන්, උක් වගා කරන ලද ඉඩම් ප්‍රමාණය;
 - (ii) වගා කරන ලද මුළු ඉඩම් ප්‍රමාණයෙන්, ලබා ගත් මුළු උක් ටොන් ප්‍රමාණය;
 - (iii) අඹරන ලද උක් ටොන් ප්‍රමාණය;
 - (iv) නිෂ්පාදනය කළ මුළු සීනි ප්‍රමාණය;
 - (v) සීනි අලෙවියෙන් ලබන ලද ලාභය;
 එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
 - (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1108/'18

ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 1998 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, දෙවන පංතියේ, II වැනි ශ්‍රේණියට කුසලතා පදනම මත උසස් කර පුරප්පාඩු පිරවීමේදී නිලධාරීන් දසදෙනෙකුට පමණ අසාධාරණයක් සිදුවී ඇති බවත්;

(ii) ආයතන සංග්‍රහයේ විධිවිධාන සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නොසලකා හරිමින් සේවා ව්‍යවස්ථාවේ උසස්වීම් ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පරිබාහිරව ද්විත්ව උසස්වීම් ලෙස තනතුරු පුරප්පාඩු ඇතිවීමෙන් වසර හතක් පමණ ප්‍රමාද කර විභාගයක් පවත්වා උසස්වීම් ලබාදීම හේතුවෙන් ඔවුන්ට අසාධාරණයක් සිදු වී ඇති බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) (i) කිසියම් නිලධාරියෙකුගේ සේවයේ අවසන් කාලය වනවිට හෝ විශ්‍රාම ගිය පසු මෙම උසස්වීම් ලබා දෙන බැවින් අදාළ නිලධාරීන් ඒ සඳහා යොමු නොකළේ මන්ද;
- (ii) එසේ අසාධාරණයට ලක් වූ නිලධාරීන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1115/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාව වාර්ෂිකව අපනයන කරනු ලබන තේ මෙට්‍රික් ටොන් ප්‍රමාණය කොපමණද;
- (ii) ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා රටවල් කවරේද;
- (iii) තේ අපනයනය කිරීමේදී තේ තොග ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් විධිමත් පරීක්ෂණයන්ට යටත් කර නිසි අධීක්ෂණයක් යටතේ අපනයනය කරනු ලබන්නේද;
- (iv) නොඑසේ නම්, අපනයනය කරනු ලබන තේවල ගුණාත්මකභාවය පිළිබඳව වගකීම දරනු ලබන්නේ කවුරුන් විසින්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) තේ දළ වියලීමේදී හෝ තේ බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී කර්මාන්ත ශාලා තුළ දී සීනි හෝ වෙනත් රසකාරක, වර්ණ කාරක එක් කිරීම් පසුගිය කාලසීමාවේදී සිදු කර තිබේද;
- (ii) ඒ පිළිබඳව පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබේද;
- (iii) තේවල සීනි සාන්ද්‍රණය මැනීමේ මිනුම් ඒකකයක් පවතීද;
- (iv) තේවල ගුණාත්මකභාවයට හානිකර අන්දමින් කටයුතු කරන්නන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2018 සැප්තැම්බර් 20 වැනි මුහස්සතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1.

12/'18

ගරු කනක හේරත් මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ කුඩා රබර් වතු කර්මාන්තයෙන් ජීවත්වන පවුල් සංඛ්‍යාව කොපමණද;

(ii) රබර් කර්මාන්තය පහත වැටීම හේතුවෙන් අද වනවිට ඔවුන් ඉතාම අසරණ තත්ත්වයට පත් වී ඇති බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2015 වර්ෂයට පෙර, වර්ෂයකට එක් අයෙකුට කොපමණ රබර් ප්‍රමාණයක් සඳහා ආර්ථික සේවා ගාස්තු (ESC) බදු අය කරන ලද්දේද;

(ii) එම බදු මුදල කොපමණද;

(iii) අද වනවිට මෙම ESC බද්ද එක් අයෙකුට කොපමණ රබර් ප්‍රමාණයක් සඳහා අය කරනු ලබන්නේද;

(iv) මෙම බදු ක්‍රමය මඟින්, කුඩා රබර් වතු කර්මාන්තයේ යෙදී සිටින ජනතාව හා කුඩා රබර් වතු ව්‍යාපාරිකයන් තවත් පීඩනයට පත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

32/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව කොපමණද;

(ii) එම පිරවුම්හල්වල ලිපිනයන් කවරේද;

(iii) එම පිරවුම්හල් අතරින් ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් හා IOC සමාගම සතු පිරවුම්හල් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) 2010 වර්ෂයේ සිට මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කය තුළ ලබා දී ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

(v) එම බලපත් ලබාගත් පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

(vi) එසේ බලපත්‍ර ලබාදීමෙන් ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව උපයාගත් මුදල කොපමණද;

(vii) එසේ ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදීමේ දී ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව සැලකිල්ලට ගනු ලැබූ නිර්ණායක කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

61/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2016 වර්ෂයේ අයවැය යෝජනා මඟින්, වර්ෂ 2000 දී 33.3% ක්ව පැවති ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය, වර්ෂ 2014 දී 14% දක්වා පහත වැටුන බව ඉතා වගකීමෙන් අවධාරණය කොට ඇති බැවින්, වර්ෂ 2000 - 2016 දක්වා එක් එක් වර්ෂය අවසානයේදී වාර්තා වූ,

(i) ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ප්‍රමාණය හා ආදායම;

(ii) ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන ප්‍රමාණය හා වියදම;

(iii) වෙළඳ ශේෂය;

රුපියල්වලින් සහ ඇ.එ.ජ ඩොලර්වලින් වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඉහත (අ) (i), (ii) සහ (iii) හි අගයන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් කවරේද;
 - (ii) වර්ෂ 2000 සිට 2017 දක්වා ගෝලීය අපනයන වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාවේ දායකත්වය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

178/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

- (අ) (i) “House of Justices” ව්‍යාපෘතිය යටතේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා ගොඩනැගිලි සංකීර්ණයක්, විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ ආයතනයක් හා අධිකරණ කටයුතු සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා වී තිබේද;
 - (ii) එම ව්‍යාපෘතියෙහි ඇස්තමේන්තුගත වියදම කොපමණද;
 - (iii) ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැඳවා තිබේද;
 - (iv) ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් හා ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් කවරේද;
 - (v) එම ඉදිකිරීම් සිදු කරන කොන්ත්‍රාත් සමාගම කවරේද;
 - (vi) එම ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත දිනය කවරේද;
- යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

212/’18

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කොළඹ දිස්ත්‍රික්කයේ, පහත් බිම් ගොඩකිරීම, නාගරික සංවර්ධන අධිකාරිය විසින් තහනම් කර තිබේ නම්, එම තහනම සිදු කළ වර්ෂය කවරේද;
 - (ii) මේ වනවිට එම තහනම ඉවත් කර තිබේනම්, තහනම ඉවත් කළ වර්ෂය සහ ඊට බලපෑ හේතු කවරේද;
 - (iii) 2015.01.10 දින සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය හෝ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පහත් බිම් කොපමණ සංඛ්‍යාවක් ගොඩකිරීම සඳහා අනුමතිය ලබා දී තිබේද;
 - (iv) එම අනුමතීන් ලබා දී ඇති පුද්ගලයන්ගේ නම් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

260/’18

ගරු හේෂා විතානගේ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින කුඩා තේ වතු හිමියන්ගේ සංඛ්‍යාව කොපමණද;
- (ii) ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

- (iii) පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයේ බලපෑමට ලක් වූ කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව කොපමණද;
- (iv) එම කුඩා තේ වතු හිමියන් යළි නභා සිටුවීමට අමාත්‍යාංශය විසින් මෙතෙක් ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

402/'18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, — මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ලැබෙන සාමාන්‍ය මාසික ආදායම කොපමණද;
 - (ii) එම ආදායම තැන්පත් කිරීම සඳහා, අධිවේගී මාර්ගය සඳහාම වූ ගිණුමක් පවත්වාගෙන යන්නේද;
 - (iii) එසේ නම්, එම ගිණුමේ මුළු ශේෂය කොපමණද;
 - (iv) 2017 වර්ෂයේ අගෝස්තු මස හෝ ආසන්න කාලයේදී එම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් රජය විසින් ලබා ගෙන තිබේද;
 - (v) එසේ නම්, එම මුදල් ප්‍රමාණය කොපමණද;
 - (vi) තැන්පත් මුදලින් මෙපමණ මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට හේතුව කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

503/'18

ගරු වමන්ද විජේසිරි මහතා, — පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම එක් එක් පෙර පාසලේ නම හා ලිපිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iii) වත්මන් උච්ච පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පෙර පාසල් සඳහා පාසල් බැග් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මේ දක්වා එම ප්‍රතිලාභය ලබාගෙන ඇති පෙර පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව හා ඔවුන්ගේ නම් කවරේද;
 - (iv) මේ සඳහා වැය වූ මුදල් ප්‍රමාණය හා මුදල් සපයාගත් මූලාශ්‍ර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

542/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා, — වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) බලුමැත්තේ වරාය පිවිසුම දෙපස භූමිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරාගෙන බහාලුම් පරීක්ෂා කිරීමට භාවිතා කරන්නේ නම්, දැනට බහාලුම් පරීක්ෂා කරන අංශ පිහිටා ඇති නුගේ පාර යන ස්ථානය වෙත ගමන් කිරීමේදී ඇතිවන පැය 6 - 10 අතර විශාල ප්‍රමාදය වළක්වා ගත හැකි බව පිළිගන්නේද;
- (ii) සමහර ආනයනකරුවන් ඔවුන්ගේ ගබඩා හිස්වනතුරු ආනයනය කර ඇති භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාද කරමින් ප්‍රමාද ගාස්තු ගෙවීමට කටයුතු කිරීම ඔවුන්ට ලාභයක් බව දන්නේද;

(iii) එසේ නම්, ඉහත (i) සහ (ii) සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

567/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ධීවර වරායන් සංඛ්‍යාව කොපමණද;

(ii) ඒවායේ නම් කවරේද;

(iii) යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව, මෙම එක් එක් ධීවර වරාය සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලැබූ පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

969/'18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) කැබිනිට්ගොල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කැබිනිට්ගොල්ලුව නගරයේ පිහිටා ඇති ක්‍රීඩාංගණය ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බව දන්නේද;

(ii) ප්‍රදේශයේ පාසල්වල දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය මෙම ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට අදහස් කරන්නේද;

(iii) එසේ නම්, එම ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

994/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) පැල්වත්ත සීනි කර්මාන්තශාලාව ආරම්භ කරන ලද වර්ෂය කවරේද;

(ii) එම කර්මාන්තශාලාව සඳහා වෙන් කරන ලද ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

(iii) එම කර්මාන්තශාලාව සඳහා උක් වැවීමට වෙන් කළ ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) පසුගිය වර්ෂ 5ක කාලය තුළ,

(i) උක් වගාව සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණයෙන්, උක් වගා කරන ලද ඉඩම් ප්‍රමාණය;

(ii) වගා කරන ලද මුළු ඉඩම් ප්‍රමාණයෙන් ලබා ගත් මුළු උක් ටොන් ප්‍රමාණය;

- (iii) අඹරන ලද උක් ටොන් ප්‍රමාණය;
- (iv) නිෂ්පාදනය කළ මුළු සීනි ප්‍රමාණය;
- (v) සීනි අලෙවියෙන් ලබන ලද ලාභය;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1109/'18

ගරු විචිත හේරත් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වත්තල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද ගල් උඩුපිට රජයේ ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල කොපමණද;
- (ii) එම ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ කුමන කටයුත්තක් සඳහාද;
- (iii) එම ප්‍රදේශයේ දරුවන් ක්‍රීඩාපිටියක් ලෙස භාවිතා කරන ලද අදාළ භූමියෙහි ගොඩනැගිල්ල ඉදිකිරීම විද්‍යාත්මක පදනමක් මත නිමකර තිබේද;
- (iv) මේ වනවිට අදාළ ගොඩනැගිල්ල එක් පැත්තකට ඇලවීමට ලක්වී ඇති බවත්, දොර ජනෙල් හා අනෙකුත් වටිනා දෑ ගලවා ගෙන ගොස් ඇති බවත් දන්නේද;
- (v) එකී ගොඩනැගිල්ලේ වැඩ කටයුතු මේ වනවිට නිම කර ඇත්ත්, කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
- (vi) එම ගොඩනැගිල්ල මේ වනවිට වල් බිහි වී ඇති තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1116/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම ස්ථානවල නම් එක් එක් දිස්ත්‍රික්කය අනුව සඳහන් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම ස්ථාන සඳහා 2015 වර්ෂයේ සිට බඳවා ගත්,

- (i) ස්ථීර සේවකයන් සංඛ්‍යාව;
- (ii) අනියම් සේවකයන් සංඛ්‍යාව;
- (iii) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන් සංඛ්‍යාව;
- (iv) අනියම් සේවකයන්ගෙන් ස්ථීර සේවයට ඇතුළත් කරගන්නා ලද සේවකයන් සංඛ්‍යාව;
- (v) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන්ගෙන් ස්ථීර සේවයට ඇතුළත් කර ගන්නා ලද සේවකයන් සංඛ්‍යාව;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මෙම බඳවාගැනීම් රජය විසින් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සිදුකර තිබේද;
 - (ii) මේ වනවිට පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1179/18

ගරු බිමල් රත්නායක මහතා,— ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාලයාගෙන් ඇසීමට,— (1)

- (අ) ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාලයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 සැප්තැම්බර් 21 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

33/18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාලයාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ලංකා ධීවර සංස්ථාවේ අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;
 - (ii) ඒවා පිහිටි ස්ථානවල ලිපිනයන් කවරේද;
 - (iii) 2010 වර්ෂයේ සිට අද දක්වා එම එක් එක් අලෙවිසැලෙන් ඉපැයූ ආදායම හා නඩත්තු වියදම් වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iv) මහනුවර දිස්ත්‍රික්කය තුළ ලංකා ධීවර සංස්ථාවේ ශාඛා ජාලය තවදුරටත් වැඩිදියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

62/18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යාලයා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාලයාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 293ට අනුව, කොටස් වෙළඳපොළෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කවුළුවක් පිහිටුවනු ලැබුවේද;
- (ii) කොළඹ කොටස් වෙළඳපොළෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වඩා වාසිදායක ලෙස මූල්‍ය පහසුකම් සැලසීමේ උදාර අරමුණ ඉටු කරලීමට අදාළ වන මෙම කවුළුව පිළිබඳ කර්මාන්තකරුවන් ප්‍රමාණවත් අයුරින් දැනුවත් වී නොමැති බව පිළිගන්නේද;

- (iii) එසේ නම්, මෙම කටුව එහිටි ස්ථානය හා කර්මාන්තකරුවන්ට ලබාදෙන මූල්‍ය සහනයන් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්නේද;
- (iv) ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇරඹීමට අවශ්‍ය “බිජු ප්‍රාග්ධනය” සහනදායී කොන්දේසි සහ සහන පොළී අනුපාතිකයන් යටතේ, ව්‍යවසායකත්ව හැකියාවන් ඇපයට තබාගෙන මූල්‍ය සම්පත් ප්‍රදානය කරන ජාතික වැඩපිළිවෙළක් සැකසීමට මැදිහත් වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

145/18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, — තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, ලග්ගල, පල්ලේගම සහ විල්ගමුව ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ජනතාව වන අලි තර්ජනයට මුහුණ පා සිටින බව දන්නේද;
- (ii) එසේ නම්, එම ජනතාව වන අලි තර්ජනයෙන් මුදා ගැනීම සඳහා අමාත්‍යාංශය සතු දැක්ම හා වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

179/18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2012.11.10 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් සෙවීමට එවකට විෂයභාර අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවේද;
- (ii) එසේ නම්, එම දිනය කවරේද;
- (iii) එම කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද;
- (iv) එම වාර්තාව අමාත්‍යවරයාට භාර දුන් දිනය කවරේද;
- (v) එකී වාර්තාවේ අඩංගු නිර්දේශ කවරේද;
- (vi) එම නිර්දේශ ක්‍රියාත්මක කර තිබේද;
- (vii) එම සම්පූර්ණ වාර්තාව සභාගත කරන්නේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

213/18

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2017.09.30 දිනට සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රාජ්‍ය සමාගම්වල අධ්‍යක්ෂ ධුරයක් හෝ කළමනාකරණ මණ්ඩල සාමාජික ධුරයක් දරන ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් කවුරුන්ද;

(ii) 2017.09.30 දිනට සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රාජ්‍ය සමාගම්වල අධ්‍යක්ෂ ධුරයක් හෝ කළමනාකරණ මණ්ඩල සාමාජික ධුරයක් දරන ද්විත්ව පුරවැසියන් වන පුද්ගලයන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

229/'18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා, — නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) යුද්ධය හේතුවෙන් 1985 වර්ෂයේදී අවතැන් වූ වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වෙඩිවෙන්නකල් ගම්මානයේ ජනතාවට, එම ගම්මානයේ නැවත පදිංචි වීමට අවසර ලැබී ඇතත්, ඒ සඳහා කිසිදු මූලික පහසුකම් සලසා නොමැති වීම හේතුවෙන් තවදුරටත් විවිධ ප්‍රදේශවල, විවිධ පීඩාවන් මධ්‍යයේ ජීවත්වන බවත්;

(ii) ඉහත ගම්මානයේ නිවාස, ප්‍රවාහනය ඇතුළු මූලික පහසුකම් නොමැති වීමත්, වන අලින්ගේ තර්ජන පැවතීමත් හේතුවෙන් ජනතාවට එහි නැවත පදිංචි වීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත්;

(iii) ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර ඇතිව ප්‍රතිසංස්කරණය කරන ලද පාසල ද පාලුවට ගොස් ඇති බවත්;

(iv) ඉහත ගම්මානයට යාබදව පිහිටි කෝවිල්පුලයන්කුලම් ගම්මානයේදී මූලික පහසුකම් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට පවුල් 09ක් පමණක් ජීවත් වන බවත්, එහි පාසල ද ගබඩාවක් වශයෙන් භාවිතා කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත ගම්මානවල මූලික පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කර ජනතාව නැවත පදිංචි කිරීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

304/'18

ගරු හේෂා විතානගේ මහතා, — පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) බලංගොඩ සිට කිලෝමීටර් 43 ක් දුරින් නන්පේරියල් නැනැමුර්ඩ් නමින් ගමක් තිබෙන බවත්;

(ii) එම ගමේ ජීවත් වන පවුල්වලට පොදු පහසුකම් නොමැතිව ඉතා දුෂ්කර ජීවිත ගත කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, එම ගම සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

448/'18

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) දේශීය හා විදේශීය අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන්ට ජනාධිපති අරමුදල මඟින් පූර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළක් තිබේද;
- (ii) එසේ නම්, එම වැඩපිළිවෙළ අනුව ඒ සඳහා සුදුස්සන් තෝරා ගනු ලබන පදනම හා ක්‍රමවේදය කවරේද;
- (iii) අ.පො.ස. (උසස් පෙළ) ඉහළම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමවේදයක් තිබේද;
- (iv) පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා උපාධිධාරීන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමවේදයක් තිබේද;
- (v) ඉහත (iii) සහ (iv) හැර වෙනත් දේශීය හෝ විදේශීය ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමවේදයක් තිබේද;
- (vi) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
- (vii) වර්ෂ 2005 සිට 2017 දක්වා ඉහත (iii) සහ (iv) හි සඳහන් ක්‍රමවේදවලට පරිබාහිරව, දේශීය හෝ විදේශීය ශිෂ්‍යත්ව ලබාගත් පුද්ගලයන්ගේ නම්, මුදල, ආයතන හා විදේශ රටක් නම්, එම රටෙහි නම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

504/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) යහපාලන රජය බලයට පත්වීමෙන් පසු, මේ දක්වා පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයට බඳවා ගෙන ඇති උපදේශකයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම උපදේශකයන්ගේ නම්, ලිපිනයන් හා අධ්‍යාපන සුදුසුකම් කවරේද;
- (iii) එම උපදේශකයන්ට ගෙවනු ලබන වැටුප්, දීමනා සහ වරප්‍රසාද කවරේද;
- (iv) ඉහත (iii) හි සඳහන් කාරණය සඳහා මේ දක්වා වැය කර ඇති මුළු මුදල කොපමණද;
- (v) පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සේවා ලබා ගන්නා පොදු ජනතාවට මෙම උපදේශකයන් මඟින් අත්වන ප්‍රතිලාභ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

543/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2010, 2012 හා 2016 වර්ෂවලදී හම්බන්තොට වරාය භූමියේ කර්මාන්ත සඳහා ටෙන්ඩර් කැඳවා තිබේද;

- (ii) එසේ නම්, එම අවස්ථාවල දී හෙක්ටයාරයක් සඳහා රජයේ වාර්ෂික තක්සේරු බදු මුදල කොපමණද;
- (iii) 2010 හා 2012 වර්ෂවලදී එය හෙක්ටයාරයක් සඳහා ඇ.ඩොලර් 50,000ක් හා 2016 දී හෙක්ටයාරයක් සඳහා ඇ.ඩොලර් 56,000 ලෙස තක්සේරු කර තිබේද;
- (iv) වර්තමානයේ එම තක්සේරු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) හම්බන්තොට වරායේ මෙම ඉඩම් චීන සමාගමට ලබාදීමේදී හෙක්ටයාරයක් සඳහා තක්සේරු කළ මිල කොපමණද;
- (ii) වසර ගණනාවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ කටයුතු කර නිවැරදි ටෙන්ඩර් පටිපාටිය යටතේ අනුමතිය ලබා ගත් ආයෝජන සමාගම්වලට සුදුසු වෙනත් ස්ථානයක් ලබාදෙන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

568/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නියඟයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ සඳහා බවුසර් ලබාදීමේ වැඩසටහනක් දියත්කර තිබේද;
- (ii) එසේ නම්, මේ දක්වා එසේ බවුසර් ලබාදී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;
- (iii) දැඩි නියඟයකට ලක් වූ පුත්තලම දිස්ත්‍රික්කයට ලබාදුන් බවුසර් සංඛ්‍යාව හා ඒවා ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බවුසර් ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

587/'18

ගරු කුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීම සඳහා කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, එයට හේතුව කවරේද;
- (iii) එලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;
- (iv) විදුලි පාරිභෝගිකයන් විසින් ගෙවිය යුතු විදුලි ගාස්තු ගණනය කරනු ලබන වර්තමාන ක්‍රමය අසාධාරණ බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

970/'18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ඉපලෝගම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කලාවැව රෝහල මේ වනවිට උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා ඇති බවත්;
- (ii) දැනට ක්‍රියාත්මක කලාවැව පානීය ජල ව්‍යාපෘතිය, කලාවැව රෝහලට මීටර් 500ක් තිබියදී නතර වී ඇති බවත්;
- (iii) මෙම මීටර් 500 දීර්ඝ කිරීමෙන් කලාවැව රෝහලට මෙන්ම, රෝහලෙන් එපිට ඇති බලලුවැව, දික්ඇදියාය, කරවිලගල සහ නැගම යන ගම්මානවල ජීවත්වන ජනතාවටත් පානීය ජලය සැපයිය හැකි බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) එසේ නම්, මෙම ජල ව්‍යාපෘතිය දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

995/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) හිඟුරාන සීනි කර්මාන්තශාලාව ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
- (ii) එම කර්මාන්තශාලාව සඳහා වෙන් කරන ලද ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
- (iii) එම කර්මාන්තශාලාව සඳහා උක් වැවීමට වෙන් කළ ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) පසුගිය වර්ෂ 5ක කාලය තුළ,
 - (i) උක් වගාව සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණයෙන් උක් වගා කරන ලද ඉඩම් ප්‍රමාණය;
 - (ii) වගා කරන ලද මුළු ඉඩම් ප්‍රමාණයෙන් ලබා ගත් මුළු උක් ටොන් ප්‍රමාණය;
 - (iii) අඹරන ලද උක් ටොන් ප්‍රමාණය;
 - (iv) නිෂ්පාදනය කළ මුළු සීනි ප්‍රමාණය;
 - (v) සීනි අලෙවියෙන් ලබන ලද ලාභය;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1119/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා සීමාසහිත ලංකා සතොස ආයතනය විසින් ආනයනය කරන ලද සහල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;

- (ii) එම සහල් ආනයනය කරන ලද මිල ගණන් සඳහන් කරන්නේද;
 - (iii) එම සහල් තොග වෙළඳපොළට නිකුත් කළ ආකාරය කවරේද;
 - (iv) 2015 වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂිකව වෙළඳපොළට නිකුත් කළ ප්‍රමාණයන් සහ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (v) 2017 සහ 2018 වර්ෂවලදී ලක් සතොස මහින් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා ලද සහල් ප්‍රමාණය කොපමණද;
 - (vi) එම සහල් කිලෝ එකක් සඳහා ගෙවන ලද මුදල කොපමණද;
 - (vii) එම සහල් මිලදී ගන්නා ලද ව්‍යාපාරික ආයතන කවරේද;
- යන්න එකම මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2018 ඔක්තෝබර් 09 වැනි අභ්‍යන්තර වාර්ෂික
වාර්ෂික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1.

22/18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාසල් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම පාසල්වල නම් කවරේද;
 - (iii) එම එක් එක් පාසලේ සේවයේ නියුතු ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
 - (iv) එම පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
 - (v) මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ඉහත (iv)හි සඳහන් ගුරු පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එකම මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

48/18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, — මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 181ට අනුව, රත්න ආනයනය සඳහා බලපත්‍ර 50ක් නිකුත් කරනු ලැබුවේද;
 - (ii) එසේ නම්, එකී බලපත්‍රලාභීන්ගේ නම්, ලිපිනයන් සහ ඔවුන් විසින් ගෙවූ බලපත්‍ර ගාස්තු පිළිබඳ විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
 - (iii) වර්ෂ 1977 සිට මේ දක්වා ලෝක වෙළඳපොළෙහි රත්න මිල හැසිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
 - (iv) බදු රහිතව ශ්‍රී ලංකාවට රත්න ආනයනය කරනු ලබන තැනැත්තන්ගේ නම් කවරේද;
 - (v) ශ්‍රී ලංකාව රත්න ආනයනය කරනු ලබන ප්‍රධාන සැපයුම්කරුවන් සහ රටවල් කවරේද;
- යන්න එකම මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

136/'18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— පළාත් සභා, පළාත් පාලන සභ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) මධ්‍යම පළාත් සභාවට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි වාරිමාර්ග සංඛ්‍යාව කොපමණද;
- (ii) එම වාරිමාර්ගවල නම් කවරේද;
- (iii) එම එක් එක් වාරිමාර්ග ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) එම එක් එක් වාරිමාර්ග ක්‍රම මගින් වගා කරන ඉඩම් අක්කර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (v) 2010 වර්ෂයේ සිට මේ දක්වා මධ්‍යම පළාත් සභාව විසින් මාතලේ දිස්ත්‍රික්කයේ වාරිමාර්ග සංවර්ධන කටයුතු සඳහා වැය කළ මුදල් ප්‍රමාණය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

165/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (2)

- (අ) (i) වර්ෂ 2006 - 2015 කාලසීමාව තුළ විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කළ සිරකරුවන් සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) ඔවුන්ගේ නාම ලේඛනය හා සිරගතවීමට අදාළ වූ චෝදනා සඳහන් කරන්නේද;
- (iii) එසේ නිදහස් ලැබුවන් අතර මිනීමැරුම් චෝදනාවලට, ස්ත්‍රී දූෂණ චෝදනාවලට හා ළමා අපචාර චෝදනාවලට ලක්වූවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

202/'18

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2015.01.09 දින සිට 2017.11.30 දින දක්වා ඇමරිකන් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව, ශ්‍රී ලංකා රුපියල පිරිහී ඇති අගය කොපමණද;
- (ii) එකී කාල වකවානුව තුළ රුපියලේ පිරිහීම හේතුවෙන් ආණ්ඩුවේ විදේශ ණය ඉහළ ගොස් ඇති ප්‍රමාණය රුපියල් වලින් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

236/'18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) මීනොටමුල්ලට අමතරව, පළාත් පාලන ආයතන මගින් බැහැර කර මේ වනවිට නිර්මාණය වී ඇති කසළ කඳු කවරේද;
- (ii) ඒවා අයත්වන පළාත් පාලන ආයතන කවරේද;
- (iii) වර්තමානයේ මෙම කසළ කඳුවල ඇති කසල ප්‍රමාණය කොපමණද;
- (iv) මේවා අතර දැනට අවදානම් තත්ත්වයේ පවතින කසළ කඳු තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) මෙවැනි කසළ කඳුවලට තවදුරටත් කසළ බැහැර කරමින් ඒවා වර්ධනය වීමට කටයුතු කරන්නේද;
- (ii) නොඑසේ නම්, ඒ සඳහා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කිසියම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේද;
- (iii) මේ සඳහා දේශීය හා විදේශීය වශයෙන් ආයෝජන ලබා ගැනීමේ වැඩසටහනක් තිබේද;
- (iv) එසේ නම්, ඒවා කවරේද;
- (v) මේ වනවිට යම් වැඩසටහනක් ආරම්භ කර තිබේ නම්, එහි ප්‍රගතිය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

385/'18

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ග්‍රාමීය පාසල්වල අධ්‍යාපනයේ සංවර්ධනයක් සිදුවී ඇත්ත්, වතුකරයේ ජීවත්වන කම්කරු ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයේ කඩා වැටීමක් සිදුවී ඇති බව පිළිගන්නේද;
- (ii) 2010 වර්ෂයේ සිට 2014 දක්වා වතුකරයේ පාසල් නභාසිටුවීම සඳහා පසුගිය රජය විසින් ගනු ලැබූ පියවර කවරේද;
- (iii) ඒ සඳහා කොපමණ මුදලක් වැයකර තිබේද;
- (iv) ඒ සඳහා එම කාලය තුළ බඳවාගෙන ඇති ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
- (v) 2015 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා වතුකරයේ පාසල් සඳහා රජය විසින් වැයකළ මුදල හා බඳවාගත් ගුරුවරුන් සංඛ්‍යාව මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

395/'18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට අනුමත කර ඇති සම්බන්ධීකරණ ලේකම්වරුන් සංඛ්‍යාව කොපමණද;

(ii) 2016.01.02 දින සිට වත්මන් ජනාධිපතිවරයා යටතේ පත් කර ඇති සම්බන්ධීකරණ ලේකම්වරුන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම සම්බන්ධීකරණ ලේකම්වරුන් පත් කර ඇති ක්ෂේත්‍ර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම එක් එක් සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නම, අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එක් සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සඳහා ගෙවන වැටුප කොපමණද;

(iii) ඒ අනුව පසුගිය වර්ෂ දෙක තුළ එම සම්බන්ධීකරණ ලේකම්වරුන් සඳහා දරා ඇති සමස්ත පිරිවැය කොපමණද;

(iv) අදාළ සම්බන්ධීකරණ ලේකම්වරුන් විසින් එම පිරිවැයට සාපේක්ෂව ප්‍රමාණවත් කාර්යභාරයක් ඉටුකර තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

456/’18

ගරු බිමල් රත්නායක මහතා,— විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

476/’18

ගරු විමලවීර දිසානායක මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

(අ) 2006 අංක 27 දරන දුම්රිය සේවා පනතේ 27(1) ඡේදයේ පවතින අධිකාරිය පනතට අනුව මත්පැන් හා දුම්පානය කිරීමේ දර්ශන ඇතුළත් ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ දැන්වීම් ප්‍රචාරය තහනම් බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පාලනය කෙරෙන ස්වාධීන රූපවාහිනී නාලිකාව 2017.02.11 වැනි දින ප.ව. 7.30ත් 8.00 ත් අතර විකාශය කළ “ස්වේත ගංගිරි” ටෙලි නාට්‍යයේ පවතින චිත්‍රපට, නිලීයක දුම්පානය කරන අයුරු ඉතා පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කළ බවත්;

(ii) විශේෂයෙන් කාන්තාවක් දුම්පානය කරන දර්ශන විකාශය කිරීම හේතුවෙන් දුම්පානය සඳහා උත්තේජනයක් ඇති වියහැකි බවත්;

(iii) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක විධිවිධාන රජයේ ජනමාධ්‍ය ආයතනයක් විසින්ම කඩ කර ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) එම විකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර මින් ඉදිරියට එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

494/'18

ගරු වමිනිද විජේසිරි මහතා, — පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) උඹ පළාත් සභාව යටතේ පාලනය වන ආයුර්වේද රෝහල් හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවල නම් කවරේද;
- (iii) දැනට එම රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවල සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) වත්මන් උඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම මූරයට පත්වීමෙන් අනතුරුව පළාතේ ආයුර්වේද රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවල රැකියා ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (v) එසේ රැකියා ලබාදුන් පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් සහ තනතුරු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

520/'18

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, — මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2016 වර්ෂයේ සුරාබදු ආදායම, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
- (ii) 2016 වර්ෂයේ දුම්කොළ හා සිගරට් නිෂ්පාදනය මත පනවන ලද බදු මඟින් උපයාගත් ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
- (iii) පසුගිය වර්ෂයට සාපේක්ෂව, ඉහත (i) සහ (ii) හි ආදායම පිළිවෙලින් රුපියල් මිලියන කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) 2016 වර්ෂයේ මෝල්ට් මධ්‍යසාර නිෂ්පාදනය ලීටර් කොපමණද;
- (ii) 2016 වර්ෂය සඳහා මත්පැන් නිෂ්පාදනය අලුතින් ආරම්භ කිරීමට සමාගම්වලට නව බලපත්‍ර නිකුත් කර තිබේද;
- (iii) එසේ නම්, එම බලපත්‍ර සංඛ්‍යාව සහ එම සමාගම්වල නම් කවරේද; යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) සුරාබදු නීතිය යටතේ වැටලීම් සිදු කිරීමට බලය ඇති ආයතනය හා එහි අධිකාරී බලය ඇත්තේ කා හටද;
- (ii) අත්අඩංගුවට පත් නීත්‍යානුකූල නොවන සුරා සම්බන්ධයෙන් නීති කටයුතු කිරීම සඳහා අධිකාරී බලය ඇත්තේ කා හටද;
- (iii) ඔවුන්ගේ කාර්යභාරය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

530/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා, — මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) රටේ සමස්ත බදුවලින් 57 %ක් අයකර ගනු ලබන්නේ ශ්‍රී ලංකා රේගුව විසින් බවත්;

- (ii) ඉන් වැඩි බදු ප්‍රතිශතයක් වාහන ආනයන බදු බවත්;
- (iii) බදු නොගෙවීමට වාහන ආනයනකරුවන් විවිධ උපක්‍රම භාවිතා කරන බවත්;
- (iv) දැනට නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනවලට අමතරව, 2015.02.10 දිනැති අංක 1901/3 ගැසට් නිවේදනය මඟින්ද, මෙම තත්ත්වය මහ හැරවීමට නියෝග පනවා ඇති බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) (i) කෙසේ වෙතත්, 2015.09.22 දිනැති අංක 1933/6 ගැසට් නිවේදනයෙන් ජාවාරම්කරුවන්ට රිසි ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත්;
- (ii) අ (iv)හි සඳහන් ගැසට් නිවේදනයෙන් ලබා දුන් අධිකාරි බලය මත රේගු නිලධාරීන් අනාවරණය කරගත් මිල අඩුවෙන් සඳහන් වාහන 1000 සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළහොත්, රුපියල් මිලියන 8000කට අධික ආදායමක් අය කර ගත හැකි බවත්;
- (iii) රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය අනුව 2016.09.21 දින සියලු රේගු පරීක්ෂණයන් තාවකාලිකව අත්හිටුවීමෙන් රටට විශාල ආදායමක් අහිමි වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ඇ) එසේ නම්, ආ(ii)හි සඳහන් නියෝගය අවලංගු කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

555/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි දෙමළ මාධ්‍ය පාසල් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පාසල්වල නම් කවරේද;
- (iii) දැනට එක් එක් පාසලේ සේවයේ නියුතු ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
- (iv) පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය පාසල්වල උග්‍ර ගුරු හිඟයක් පවතින බව පිළිගන්නේද;
- (v) එසේ නම්, එම ගුරු හිඟය අවම කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

578/'18

ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා, — කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා, ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කිරීම සඳහා වැය වූ මුදල, එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරනු ලබන සමාගම්වල නම් සහ ඔවුන්ගේ නිෂ්පාදනවල නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 ඔක්තෝබර් 10 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

49/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2016 අයවැයෙහි අංක 187 යෝජනාවෙන් හඳුන්වාදීමට යෝජනා කරන ලද ඩිජිටල් හැඳුනුම්පතෙහි දළ සැලැස්ම ඉදිරිපත් කරන්නේද;
 - (ii) එම හැඳුනුම්පත නිකුත් කිරීමේ බලධාරියා කවුරුන්ද;
 - (iii) පුරවැසියන්ට හැඳුනුම්පත් ලබාදීම වෙනුවෙන් ඇස්තමේන්තුගත පිරිවැය කොපමණද;
 - (iv) එම පිරිවැය දරනු ලබන්නේ කවුරුන් විසින්ද;
 - (v) 2017 වර්ෂය තුළදී ඩිජිටල් හැඳුනුම්පත් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය අයවැයෙන් වෙන්කළ ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

137/'18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඇසීමට,— (2)

- (අ) (i) ගල්වෙල ප්‍රදේශයේ ඉහළ ලිග්ගල නමින් ගමක් තිබෙන බවත්;
- (ii) මෙම ගමේ බහුතර පවුල් සංඛ්‍යාවක් ගඩොල් කපා ජීවත්වන බවත්;
- (iii) පවතින දැඩි නියඟය, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මේ වනවිට එම ගම්මානයේ ජනතාවම කර්මාන්තය කරගෙන යාමේදී දැඩි දුෂ්කරතාවන්ට ලක්වී සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, එම ගම්මානයේ ජීවත්වන ජනතාවගේ ගැටලු විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

396/'18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ඇසීමට,— (2)

- (අ) (i) බන්ධනාගාර නියාමක තනතුරු සඳහා බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් 2016 වර්ෂයේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූ බව දන්නේද;
- (ii) එසේ නම්, 2016.10.19 සිට 2016.10.27 දක්වා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණ සහ 2016.11.03 සිට 2016.11.12 දක්වා පවත්වන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත අදාළ තනතුරු සඳහා තෝරාගන්නා ලද අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
- (iii) එම තනතුරු සඳහා බඳවා ගැනීම් කර ඇති බව හා අදාළ ගිවිසුම් 2016.11.24 දින අත්සන් කරන ලෙස සුදුසුකම්ලාභීන්ට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී නැවත එය කල් දැමුවේ මන්ද;

(iv) එසේ කළ දැමූ පත්වීම් මේ වනවිටත් ලබා නොදීමට හේතුව කවරේද; යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) පත්වීම් ලබා දීමේ ගැටලු සහගත තත්ත්වයක් තිබියදී, පත්වීම්ලාභීන් අපහසුතාවයට පත්වන අයුරින් ඔවුන්ට ගිවිසුම් ලිපි ලබා දුන්නේ මන්ද;
 - (ii) සුදුසුකම් සපුරන ලද අයදුම්කරුවන්ට පත්වීම් ලබා නොදීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව පිළිගන්නේද;
 - (iii) එසේ නම්, පත්වීම් නැවත ලබාදීමට කටයුතු කරන්නේද;
 - (iv) එසේ නම්, එම දිනය කවරේද;
- යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

495/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) උඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පාලනය යටතේ ධාවනය වන බස් රථ සංඛ්‍යාව කොපමණද;
 - (ii) දැනට උඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව කොපමණද;
 - (iii) එහි දැනට සේවයේ නියුතු නිලධාරීන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
 - (iv) උඹ පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව, මේ දක්වා එම අධිකාරියේ ලබාදී ඇති රැකියා සංඛ්‍යාව හා එම රැකියාලාභීන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
 - (v) වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව ලබාදී ඇති බස් රථ අවසර පත්‍ර (Permits) හා එම අවසර පත් ලබාදුන් මාර්ග හා පුද්ගලයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (vi) ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

521/'18

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2017 අයවැයෙන් වකුගඩු රෝගීන් සඳහා රුධිරය කාන්දු පෙරන යන්ත්‍ර රෝහල්වලට ලබා දීම වෙනුවෙන් වෙන් කළ මුදල කොපමණද;
 - (ii) 2017 වර්ෂයේ මැද භාගය වනවිට රජයේ රෝහල් වෙත ලබා දුන් රුධිරය කාන්දු පෙරන යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද;
 - (iii) ඉතිරි යන්ත්‍ර ලබා දෙනු ලබන දිනය කවරේද;
 - (iv) ඒ සඳහා විධිමත් ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේද;
 - (v) එසේ නම්, සැපයුම්කරුවන් හා ඔවුන්ගේ මිල ගණන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අත්‍යාවශ්‍ය ඖෂධ රට තුළ නිපදවා ගැනීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා 2017 වර්ෂයේ වෙන් කළ මුදල කොපමණද;

(ii) ඉහත වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති සැලසුම්/ අධ්‍යයනයන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

602/’18

ගරු අගෝක ප්‍රියන්ත මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා වයඹ පළාත තුළ වාර්තා වී ඇති එච් අයි වී ආසාදිතයන් සංඛ්‍යාව කොපමණද;

(ii) එච් අයි වී ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වී තිබේ නම්, එයට බලපා ඇති හේතු කවරේද;

(iii) වයඹ පළාත තුළ එච් අයි වී ආසාදිතයන් සංඛ්‍යාව වර්ධනය වීම වැළැක්වීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

608/’18

ගරු දයාසිරි ජයසේකර මහතා, — සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) අද වනවිට සමෘද්ධි බැංකුව සතු වත්කම් ප්‍රමාණය කොපමණද;

(ii) දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු සංඛ්‍යාව සහ සමෘද්ධි මහා සංගම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) සියලුම සමෘද්ධි සංගම් සතුව දැනට තිබෙන වත්කම් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2018 මැයි දින සැමරුමේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ පරිදි සමෘද්ධි (දිවිනැගුම) බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පවරා ගන්නේද;

(ii) 2013 අංක 1 දරන දිවිනැගුම පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිදහස් කර ඇති එම බැංකුව යළි පවරා ගැනීමට හැකියාවක් පවතීද;

(iii) එසේ පවරා ගන්නේ නම්, එයට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

1129/’18

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකර ඇති බර ඉන්ධන (HFO) මඟින් දැනට ක්‍රියාත්මක වන බලාගාරය වසරක කාලයක් තුළ ද්‍රවිකෘත ස්වභාවික වායු (LNG) මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා එකඟතාවයක් තිබුනේද;

(ii) එම එකඟතාවය කඩ වී තිබේද;

(iii) එම එකඟතාවය කඩවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති අලාභය කොපමණද;

- (iv) එකී බලාගාරය මගින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දෙන විදුලි ඒකකයක මිල නියම කිරීමට අදාළව ඇතිකර ගන්නා ලද එකඟතාවයන්ට පටහැනිව කටයුතු සිදුවන බව දන්වන්නේද;
- (v) ගිවිසුම් ප්‍රකාරව විදුලි සැපයුම්කාර සමාගම ක්‍රියා කිරීම තහවුරු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
- (vi) එම එකඟතාවය පරිදි කටයුතු නොකිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වී ඇති පාඩුව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2018 ඔක්තෝබර් 11 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1.

13/'18

ගරු කනක හේරත් මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 මැයි මාසයේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැගල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ නාය යැමෙන් අවතැන් වූ වතු පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) මේ වනවිට අවතැන් වූ වතු පවුල් සඳහා නිවාස ලබා දී තිබේද;
- (iii) එසේ නම්, නිවාස ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
- (iv) මෙතෙක් නිවාස නොලැබුණු වතු පවුල් සංඛ්‍යාව කොපමණද;
- (v) එම නිවාස ලබා දීම ප්‍රමාද වීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

181/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2010 වර්ෂයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගත්,
 - (i) කේරල ගංජා;
 - (ii) හෙරොයින්;
 - (iii) කොකේන්;

ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කවරේද;
- (ii) එම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (iii) ඒ අතර සිටින විදේශිකයන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

214/'18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, — විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) 2017.09.30 දිනට රාජ්‍යතාන්ත්‍රික පත්වීම් ලබා සිටින ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයන් කවුරුන්ද;

(ii) 2017.09.30 දිනට රාජ්‍යතාන්ත්‍රික පත්වීම් ලබා සිටින ද්විත්ව පුරවැසියන් වන පුද්ගලයන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

222/'18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) 2000.05.05 දිනැති අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, කොන්දේසි සහිතව නකල්ස් කඳු වැටිය සඳහා ලෝක උරුම තත්ත්වය ලැබුණු බවත්;

(ii) ඉහත කොන්දේසිවල ප්‍රධාන කොන්දේසිය ප්‍රකාරව, නකල්ස් කඳුවැටියට ඉතා ආසන්නව පිහිටි මිනිසේ, පන්විල, පාතදුම්බර, ලග්ගල, විල්ගමුව, රත්තොට, උකුවෙල හා මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ට අයත් අක්කර 2000ක විශාලත්වයෙන් යුත් භූමි ප්‍රමාණයක් උක්ත කඳුවැටිය සමඟ ඒකාබද්ධ කර නොමැති බවත්;

(iii) එබැවින්, නකල්ස් කඳුවැටිය ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්කිරීමේ අවදානමකට ලක්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) නකල්ස් කඳුවැටිය ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්කිරීම වළක්වා ගැනීම සඳහා ඉහත සඳහන් අක්කර 2000ක භූමි ප්‍රමාණය නකල්ස් කඳු වැටිය සමඟ ඒකාබද්ධ කිරීම සඳහා පියවර ගන්නේද;

(ii) එසේ නම්, එහි වර්තමාන තත්ත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

261/'18

ගරු භේෂා විතානගේ මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් බලපත්‍ර නිකුත් කර ඇති ගොඩකවෙල, වැලිගොපොල සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විවිධ වූ ව්‍යාපෘති හා අදාළ බලපත්‍රලාභීන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) වංචනික ලෙස සැකසූ බලපත්‍ර යොදාගනිමින් විවිධ වූ අනවසර වැලි හැරීම, ගල් කැඩීම් වැනි ක්‍රියාකාරකම් සිදුවන බව දන්නේද;

(iii) මෙවැනි ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් නවකාලීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

496/'18

ගරු වමිනිද විජේසිරි මහතා, — පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) උච්ච පළාත් සභාව විසින් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් දියත් කර තිබේද;
 - (ii) එසේ නම්, වත්මන් උච්ච පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව කොපමණද;
 - (iii) ඔප්පු ලබා දී ඇති පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් සහ ඔවුන් පදිංචි ග්‍රාම නිලධාරී වසම් කවරේද;
 - (iv) මෙම ඉඩම් ඔප්පු ලබාදීමට පළාත් සභාව අනුගමනය කළ ක්‍රමවේදය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

544/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයේ, මධ්‍යම, වයඹ, උතුරු, උතුරු මැද හා නැගෙනහිර ඇමතුම් මධ්‍යස්ථාන තුළ මිනිස්බල සේවකයන් 83 දෙනෙකු ඇමතුම් නිලධාරීන් ලෙස වසර 03කට අධික කාලයක් පැය 24 පුරා සේවා මුර 03ක් යටතේ මහජන සේවයේ යෙදී සිටින බවත්;
 - (ii) මිනිස් බල සමාගම් හරහා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ 6700කට වැඩි පිරිසක් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර හා අනියම් කාර්ය මණ්ඩලයට 2016.01.01 දින හා 2016.10.18 යන දිනයන්හිදී බඳවා ගත්තද, ඉහත 83 දෙනාගේ සේවයේ ස්ථීර කිරීමක් නොමැතිව තවමත් මිනිස් බල සමාගම් හරහා අඛණ්ඩව සේවය කරන බවත්;
 - (iii) ලංකා විදුලිබල මණ්ඩල පාලන අධිකාරිය විසින් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) ඔවුන්ගේ සේවය පිළිබඳව සලකා බලා ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථීර හෝ තාවකාලික සේවයට අන්තර්ග්‍රහණය කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

569/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) වර්ෂ 2010 සිට අද දක්වා,
 - (i) වයඹ පළාත් සභාවට ආදායම් ලැබුණු මූලාශ්‍ර කවරේද;
 - (ii) වයඹ පළාත් සභාවේ ආදායම හා වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iii) වයඹ පළාත් සභාවේ වාර්ෂික පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) පුනරාවර්තන වියදම හා ප්‍රාග්ධන වියදම යටතේ මුදල් වැය කරනු ලැබූ ක්ෂේත්‍ර වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) යහපාලන රජයේ යහපත් මූල්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති අනුව වයඹ පළාත් සභාව මෙහෙයවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

588/'18

ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මෙගාවොට් 1 (1 MW) බැගින් වූ සූර්ය බලාගාර 90 ක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබේද;

(ii) එම ව්‍යාපෘතිය යටතේ ජාතික පද්ධතියට එකතු කර ඇති විදුලි ධාරිතාවය කොපමණද;

(iii) කර්මාන්ත මිල ගණන් කැඳවීම හේතුවෙන් ව්‍යාපෘති ප්‍රමාද වන බවට නැගෙන චෝදනාව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

609/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) 2015 වර්ෂයේ සිට මේ දක්වා,

(i) ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද රත්‍ර ප්‍රමාණය සහ එම රත්‍රවල වටිනාකම;

(ii) එම රත්‍රවලින් ආහරණ නිපදවීම සඳහා දේශීය නිෂ්පාදකයන් වෙත ලබාදී ඇති ප්‍රමාණය;

(iii) අපනයනය කරන ලද රත්‍ර ප්‍රමාණය;

(iv) වාර්ෂික අපනයන වටිනාකම;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට හඳුනාගෙන ඇති රත්‍ර කර්මාන්තයේ යෙදෙන දේශීය ව්‍යවසායකයන් සංඛ්‍යාව කොපමණද;

(ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා රත්‍ර මත පනවා ඇති බදු වර්ග කවරේද;

(iii) එසේ පනවා ඇති ආනයන බදුවල වාර්ෂික ප්‍රතිශතයන් කවරේද;

(iv) දේශීය රන් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහන් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

971/'18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) යුද්ධය නිමාකර දැනට වසර ගණනාවක් ගත වී ඇතත්, යුද්ධයෙන් අවතැන් වූ අසරණ පුද්ගලයන් මේ වනවිටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින බව දන්නේද;
- (ii) එසේ නම්, මේ පිළිබඳව සොයා බලා නිවැරදි සංඛ්‍යා ලේඛන මත මෙම අවතැන්වූවන්ට ස්ථිර පදිංචි ස්ථාන හෝ නිවාස ලබා දෙනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

1107/'18

ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2018 වසර සඳහා සී/ස ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරු තනතුර සඳහා ඉල්ලුම් පත් කැඳවනු ලැබුවේද;
- (ii) එසේ නම්, එම තනතුර සඳහා ලද ඉල්ලුම්පත් සංඛ්‍යාව කොපමණද;
- (iii) අදාළ තනතුර සඳහා තෝරාගත් පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඒ සඳහා ඉදිරිපත් වූ 35 දෙනාගෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පැමිණ දැනට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කරනු ලබන අයදුම්කරුවන් තිදෙනාම අසමත් කරන ලද පදනම කවරේද;
- (ii) එම තනතුර ලබා දුන් පුද්ගලයන්ගේ සේවා පළපුරුද්ද කොපමණද;
- (iii) අවුරුදු පහකටත් වඩා අඩු සේවා කාලයක් ඇති නුපුහුණු පුද්ගලයන්ට එම තනතුර ලබා දීමෙන් අවුරුදු 20 කට වැඩි සේවා කාලයක් හා පළපුරුද්දක් ඇති පුද්ගලයන් හට ආසාධාරණයක් සිදු වී ඇති බව පිළිගන්නේද;
- (iv) මෙම ආසාධාරණයට ලක්වූවන්ට සාධාරණ පදනමක් මත උසස්වීම් ලබා දීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1130/'18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මේ වනවිට වසර 106ක් සපුරන ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට 75000 කට අධික බාලදක්ෂ දරු දැරියන් අයත් වන බවත්;
- (ii) බාලදක්ෂයන් “වැඩ සතියේ” දී වාර්ෂිකව උපයා බාලදක්ෂ මූලස්ථානයට ලබා දෙන රුපියල් මිලියන 8ක මුදල පසුගිය පස් වසරක කාලයේදී නිසි ක්‍රමවේදයකින් තොරව වියදම් කර ඇති බවත්;

- (iii) මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේදී බාලදක්ෂ කමිටු සාමාජිකත්වයේ අවසරයකින් තොරව, හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ හිතවත් සමාගමකට උපදේශක ගාස්තු ලෙස රුපියල් මිලියන 8ක්ද, නිසි පරිදි ඉදිකිරීම් නොකළ ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 14ක්ද ගෙවා ඇති බවත්;
- (iv) බාලදක්ෂ “වැඩ සතියේ” උපයන ලද මුදල් භාවිතා කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරකින් තොරව නුවරඑළිය ප්‍රදේශයේ බාලදක්ෂ කඳවුරක් සඳහා ඉදිකරන ලද සිමෙන්ති කුටි තහනම් කිරීම හේතුවෙන් විශාල මූල්‍ය පාඩුවක් සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) මේ වනවිට මෙම මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේද;
- (ii) එහි ප්‍රගතිය කවරේද;
- (iii) නොඑසේ නම්, ඉදිරි කාලයේදී මෙම කාරණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1143/18

ගරු මුහම්මදු නසීර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, “සී” කලාපයේ, සඳුන්පුර කොට්ඨාසයට අයත් අංක 142-1 මාවතාගම ග්‍රාම නිලධාරි වසමේ, මායිම් ගල්දමුගොඩ නැමැති ඉඩමේ වසර ගණනාවක් සිට ස්ථිර ලෙස පදිංචි වී සිටින පවුල්වල ගෘහමූලිකයන් පිළිබඳ සමීක්ෂණයක් කර තිබේද;
- (ii) එම ඉඩම්වල ජීවනෝපාය මාර්ග ලෙස ගොවිතැන් කරමින් සිටින පදිංචිකරුවන් සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නීත්‍යානුකූල ලෙස ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීමට අපේක්ෂා කරනු ලබන නිශ්චිත දිනය කවරේද;
- (iii) අංක 279, 228, 229, 282, 283, 280, 300, 290, 341, 323, 334, 133, 143, 275, 366, 302, 390, 281, 292, 318 හා 289 යන ඉඩම් කොටස් ඇතුළුව අනිකුත් ඉඩම් කොටස්වල දීර්ඝ කාලයක් පදිංචි වී ගොවිතැන් කරමින් සිටින පිරිසට ඉඩම් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1181/'18

ගරු බිමල් රත්නායක මහතා,— බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් අනුයුක්ත නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 ඔක්තෝබර් 12 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

63/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2016 අයවැය යෝජනා අංක 292ට අනුව, ඩොලර් බැඳුම්කරවලට අතිරේකව ඉදිරි පියවරක් ලෙස, චීන යුආන් සහ සුකුක් බැඳුම්කර නිකුත් කිරීමට දැරූ ප්‍රයත්නය සාර්ථක වූයේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
 - (ආ) (i) ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා නිකුත් කර ඇති ඩොලර් බැඳුම්කර නිකුත් කළ දිනය, ලබාගත් ඩොලර් ප්‍රමාණය, පොළී අනුපාතිකය සහ කල් පිරීමේ දිනය යනාදි දත්ත දැක්වෙන වගුවක් ඉදිරිපත් කරන්නේද;
 - (ii) අධික පොළියට ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ලබා ගැනීමක් ලෙස හඳුන්වනු ලැබූ, ඩොලර් බැඳුම්කර නිකුතුව මගින්, ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය ලබාගත් වර්ෂය සහ පොළී ප්‍රමාණය කවරේද;
 - (iii) චීන යුආන් බැඳුම්කර සහ සුකුක් බැඳුම්කර පිළිබඳ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රවේශය කෙබඳු වේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

182/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කළු ගඟට කරදිය මිශ්‍රවීම හේතුවෙන් සෑම වසරකම පෙබරවාරි හා මාර්තු මාසවල එම ගඟෙහි ජලය පරිභෝජනය කරන ජනතාව පීඩාවට පත්වන බව පිළිගන්නේද;
 - (ii) එම ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන විසඳුම කවරේද;
 - (iii) යෝජිත ලවණ බාධකය ඉදිකිරීමේ ප්‍රගතිය කවරේද;
 - (iv) කුඩා ගඟේ නව ජල පවිත්‍රාගාරයක් ඉදි කිරීමේ යෝජනාවේ ප්‍රගතිය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

230/'18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තිය සඳහා උසස්වීම් ලබාදුන් අවසන් දිනය කවරේද;
 - (ii) පළමු පන්තියට උසස්වීම් ලබාදීම සඳහා මෙම සේවයේ දෙවන පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016 වර්ෂයේදී මූලික තොරතුරු ඉල්ලා සිටිනු ලැබුවේද;
 - (iii) ඉහත උසස්වීම් මෙම සේවයේ නිලධාරීන් විශ්‍රාම ලැබූ පසු ලබාදෙන ක්‍රමවේදයක් තිබේද;
 - (iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
 - (v) නොඑසේ නම්, ඉහත උසස්වීම් ලබා දෙන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

262/'18

ගරු හේමා විතානගේ මහතා, — මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) රත්නපුර දිස්ත්‍රික්කය තුළ නිරන්තරයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවෙන බවත්;
 - (ii) මෙම තත්ත්වය හේතුකොට ගෙන රත්නපුර නගරය විශාල වශයෙන් විනාශයට පත්වන බවත්;
 - (iii) මේ සඳහා කළ ගත ආශ්‍රිත යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර විවිධ හේතූන් නිසා එය මේ වනවිට අතහැර දමා ඇති බවත්;
 - (iv) මේ සම්බන්ධයෙන් විකල්ප ක්‍රමවේදයක් සඳහා යෝජනා නොමැති බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) රජය විසින් මේ සඳහා ස්ථිර විසඳුමක් යෝජනා කර තිබේ නම්, එම විසඳුම කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

403/'18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, — රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය මෙවට්‍රික් ටොන් කොපමණද;
- (ii) ඒ සඳහා වැය වන මුළු මුදල කොපමණද;
- (iii) සීනි නිෂ්පාදනය කිරීම සඳහා ආරම්භ කරන ලද හිඟුරාන කර්මාන්තශාලාවේ වාර්ෂික සීනි නිෂ්පාදනය කොපමණද;
- (iv) එම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව පාරිසරික හානියක් සිදු වන්නේද;

(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

497/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සභා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) 2015 සහ 2016 වර්ෂවලට අදාළව, උඹව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහා 2016.10.18 දිනැති විගණන විමසුමක් නිකුත් වී තිබෙන බව එතුමා දන්නේද;

(ii) එසේ නම්, එම විගණන විමසුමේ පාසල් පාදක කළමනාකරණ හා පාසල් පාදක ගරු සංවර්ධනය පිළිබඳව තායිලන්තයේ හා පිලිපීනයේ පැවති ගරු පුහුණු වැඩමුළුවලට අදාළව, අංක 2, ආ, ඇ, ඇ, ඉ සහ ඊ යන වගන්තිවල දැක්වෙන කරුණු සහ අංක 3 ඡේදයේ දැක්වෙන කරුණු ඉදිරිපත් කරන්නේද;

(iii) එහිදී සිදු වී ඇති යම් අක්‍රමිකතා, දූෂණ හා නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නේද;

(iv) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

545/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) කොළඹ, ගාල්ල, යාපනය, නුවර, බදුල්ල, අනුරාධපුර සහ අම්පාර ආදී ප්‍රධාන රජයේ රෝහල්වල ශල්‍යකර්ම උදෙසා පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) මෙම රෝගීන් සංඛ්‍යාව පසුගිය වසර 3 තුළ කෙතරම් ප්‍රමාණයකින් වැඩිවී හෝ අඩුවී තිබේද;

(iii) 2017.11.30 දිනැති සෞඛ්‍ය හා මානව සුබසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ නිර්දේශය පිළිබඳව දන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ කාලරාමු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 'ලීටල් හට්' ව්‍යාපෘතියට අවශ්‍යව ඇති මූල්‍ය ප්‍රතිපාදන 2018 අයවැයෙන් ලබාදෙන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

952/'18

ගරු තුෂාර ඉලුනිල් අමරසේන මහතා,— වාරිමාර්ග සහ ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වැව් සංඛ්‍යාව කොපමණද;

(ii) එම වැව්වල නම් එක් එක් මැතිවරණ කොට්ඨාසය අනුව කවරේද;

- (iii) යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මේ දක්වා දිස්ත්‍රික්කයේ දියුණු කරන ලද වැව් හා ඒ සඳහා වැය කළ මුදල කොපමණද;
- (iv) රේඛීය අමාත්‍යාංශය මගින් වයඹ පළාත් වාරිමාර්ග සංවර්ධනය කිරීමට මෙම වර්ෂය සඳහා රුපියල් මිලියන 400ක් මුදා හැර ඇත්ත්, අදාළ සංවර්ධන කටයුතු මේ වනතෙක් ආරම්භ කර නොකිබිම හේතුවෙන්, එම මුදල් යළි භාණ්ඩාගාරයට යැමේ අවදානමක් මතු වී ඇති බව දන්නේද;
- (v) එසේ නම්, එම මුදල් දිස්ත්‍රික්කයේ වැව් සංවර්ධනය සඳහා යොදා ගැනීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

960/'18

ගරු මයන්ත දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) උඩරට ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පසුගිය රජය විසින් අහෝසි කිරීම හේතුවෙන් උඩරට ප්‍රදේශයේ ජනතාවට අසාධාරණයක් සිදු වූ බව එතුමා පිළිගන්නෙහිද?
- (ආ) (i) උඩරට සංවර්ධන අධිකාරියෙන් උඩරට ප්‍රදේශයට හිමි වූ සංවර්ධන ප්‍රතිලාභ කවරේද;
- (ii) එම අධිකාරියට වෙන් කළ මුදල කොපමණද;
- (iii) එම අධිකාරියෙන් සිදු කළ කාර්යයන් සහ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කවරේද;
- (iv) උඩරට සංවර්ධන අධිකාරියේ සභාපතිත්වය සහ ආයතනික වගකීම් දරන ලද පුද්ගලයන් කවුරුන්ද;
- (v) උඩරට සංවර්ධන අධිකාරිය මගින් උඩරට ප්‍රදේශයේ දිළිඳු ගම්මානවල ජනතාවට ලබාදුන් රැකියා සහ රැකියා සංඛ්‍යාව කවරේද;
- (vi) උඩරට සංවර්ධන අධිකාරිය මගින් දිළිඳු ගම්මානවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිවල නම් සහ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව නැවත ආරම්භ කිරීමට අදහස් කරන්නේද;
 - (ii) එසේ නම්, එම දිනය කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

972/'18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජාගනය වැව, උතුරු මැද පළාතේ පිහිටා ඇති විශාල වැව්වලින් එකක් බවත්;
- (ii) දැනට මෙම වැවේ, වැව් ඉවුර සහ ඇළ වේලි ඇතුලු වාරිමාර්ග පද්ධති සියල්ලක්ම දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් අබලන් වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) මෙම වැව කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවගේ සුභ සිද්ධිය සඳහා පවරා දෙනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

996/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කන්නලේ සීනි කර්මාන්තශාලාව ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
- (ii) එම කර්මාන්තශාලාව සඳහා වෙන් කරන ලද ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;
- (iii) එම කර්මාන්තශාලාව සඳහා උක් වැවීමට වෙන් කළ ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) පසුගිය වර්ෂ 5ක කාලය තුළ,
 - (i) උක් වගාව සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණයෙන් උක් වගා කරන ලද ඉඩම් ප්‍රමාණය;
 - (ii) වගා කරන ලද මුළු ඉඩම් ප්‍රමාණයෙන් ලබා ගත් මුළු උක් ටොන් ප්‍රමාණය;
 - (iii) අඹරන ලද උක් ටොන් ප්‍රමාණය;
 - (iv) නිෂ්පාදනය කළ මුළු සීනි ප්‍රමාණය;
 - (v) සීනි අලෙවියෙන් ලබන ලද ලාභය;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

1117/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ඉන්ධන මිල උච්ඡාවචනය වන විට පොදු මගී ප්‍රවාහන සේවාවන්වල ගමන් ගාස්තුද උච්ඡාවචනය වන ලෙස මිල සූත්‍රයක් හඳුන්වා දී තිබේද;
- (ii) එසේ නම්, එම මිල සූත්‍රය හඳුන්වා දුන් වර්ෂය කවරේද;
- (iii) එම මිල සූත්‍රය ඉදිරිපත් කරන්නේද;
- (iv) පොදු මගී සේවාවන්ට සම්බන්ධ සංගම්/මණ්ඩල වෙත එම මිල සූත්‍රය පිළිබඳ පැහැදිලි දැනුවත් කිරීම් සිදුකර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඉන්ධන මිල උච්ඡාවචනය වන අවස්ථාවල දී එම මිල සූත්‍රයට අනුව පොදු ප්‍රවාහන ගාස්තු අඩු වැඩි කර තිබේද;
- (ii) එසේ නම්, එම අවස්ථා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නේද;
- (iii) මිල සූත්‍රයක් හඳුන්වා දී නොමැති නම්, ඉදිරියේදී ඒ සඳහා කටයුතු කරන්නේද;
- (iv) මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපේක්ෂිත දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1144/'18

ගරු මුහම්මදු නසීර් මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වන සංරක්ෂණ ආඥාපනත අනුව යම් භූමියක් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා සම්පූර්ණ විය යුතු මූලික අවශ්‍යතා කවරේද;
- (ii) වන සංරක්ෂණ ආඥාපනත යටතේ මේ දක්වා ප්‍රකාශයට පත් කර ඇති සංරක්ෂිත වනාන්තර සංඛ්‍යාව කොපමණද;
- (iii) එක් එක් සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශයට පත් කළ දිනය, එයට අයත් භූමි ප්‍රමාණය හා අදාළ සිතියම් ඇතුළු සියලු විස්තර සභාගත කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1182/'18

ගරු බිමල් රත්නායක මහතා, — තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 ඔක්තෝබර් 23 වැනි අඟහරුවාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

14/'18

ගරු කනක හේරත් මහතා, — කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පැරණි වතු නිවාස (ලැයින් කාමර) වෙනුවට නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නිවාස ලබා දී ඇති වතු පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) මෙතෙක් නිවාස ලබා දී නොමැති වතු පවුල් සංඛ්‍යාව කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) නිවාස ලබාදීමේ වැඩසටහනට අනුව කැගල්ල දිස්ත්‍රික්කයේ නිවාස ලබා දිය යුතු වතු පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) මෙතෙක් නිවාස ලබා දී ඇති වතු පවුල් සංඛ්‍යාව කොපමණද;
- (iii) නිවාස ලබා නොදුන් වතු පවුල් සංඛ්‍යාව කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) එක් වතු නිවසක (ලැයින් කාමරයක) මේ වනවිට පවුල් කිහිපයක් එකට පදිංචි වී සිටින බව දන්නේද;

- (ii) එසේ නම්, නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන්නේද;
 - (iii) එසේ නම්, එම දිනය කවරේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද ?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

64/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 290 ට අනුව, ලැයිස්තුගත දේපළ වෙළඳාම් භාරයක් (Real Estate Trusts) පිහිටුවනු ලැබුවේද;
- (ii) එවැනි භාරයක් පිහිටුවීමට අදාළ ප්‍රාථමික කාර්යයන් පිළිබඳ වගකීම පවරා දුන් පාර්ශ්ව කවරේද;
- (iii) ලැයිස්තුගත ඒකක භාරයක් පිහිටුවීමකින් තොරව, රජයේ ඉඩම් මහා පරිමාණ නිවාස ව්‍යාපෘති සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට පවරා දී තිබේද;
- (iv) එසේ නම්, ඒ සඳහා වන කොන්දේසි හා ගෙවීම් කවරේද;
- (v) රජයේ ඉඩම්, මහා පරිමාණ නිවාස සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට පවරාදීමේදී ඒ සඳහා නිසි පරිදි අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා දී තිබේද;
- (vi) එසේ නම්, පෞද්ගලික ව්‍යවසායකයන් තෝරාගැනීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

183/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2017 ගවතුර අවස්ථාවේදී කළු ගඟ මෝය නව ස්ථානයකින් අවිධිමත් ලෙස කපා හැරීම හේතුවෙන් මුහුදු බාදනය විශාල ලෙස සිදුවෙමින් පවතින බව දන්නේද;
- (ii) ඒ හේතුවෙන් කළුතර උතුර දුම්රියපොළ පමණක් නොව කළුතර නගරය පවා අවදානමට ලක්වී ඇති බව පිළිගන්නේද;
- (iii) මෙම ගැටලුව විසඳීමට ක්‍රියාත්මක කරන විසඳුම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

263/'18

ගරු හේෂා විතානගේ මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) කුරුමල පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

404/'18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ වර්ෂයකට සාමාන්‍යයෙන් වාර්තා වන ළමා අපයෝජන හා ළමා හිංසන සිදුවීම් සංඛ්‍යාව කොපමණද;
- (ii) වර්ෂ 2015, 2016 සහ 2017 තුළ සිදු වී ඇති ළමා අපයෝජන හා ළමා හිංසන සිදුවීම් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;
- (iii) මෙම සිදුවීම් පිළිබඳ පරීක්ෂණ කටයුතු වේගවත් කිරීමට හා අපරාධකරුවන්ට දඬුවම් කිරීමට පියවර ගෙන තිබේද;
- (iv) මේ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

505/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උඹ පළාත් සභාව යටතේ පාලනය වන පාසල් කවරේද;
- (ii) උඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම දුරයට පත්වීමෙන් අනතුරුව, එම පාසල්වලට පළාත් සභා ප්‍රතිපාදන මත ලබාදුන් ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;
- (iii) ගොඩනැගිලි ලබාදුන් පාසල්වල නම් හා ලිපිනයන් කවරේද;
- (iv) එම ඉදිකිරීම් ලබාදුන් පුද්ගලයන්ගේ හා සමාගම්වල නම් හා ලිපිනයන් කවරේද;
- (v) එම ඉදිකිරීම් වෙනුවෙන් පළාත් සභාව වැය කරනු ලැබූ මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

546/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුදැනුම මත අම්බලන්ගොඩ ධම්ම කුසල විදුහලේ තිබූ රුපියල් කෝටියක පමණ වටිනා නවීනම ගොඩනැගිල්ලක් අනවසරයෙන් කඩා ඉවත් කර ඇති බව දන්නේද;
- (ii) එම සිද්ධිය වසන් කිරීම සඳහා එවකට එම විදුහලේ වැඩ බැලූ විදුහල්පති, සේවයෙන් පහකර ඇති බව පිළිගන්නේද;
- (iii) සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් අපක්‍ෂපාති පරීක්ෂණයක් සිදු කරන මෙන් ඉල්ලීමක් කර ඇත්ත්, මෙතෙක් එවැනි පරීක්ෂණයක් සිදු කර නොමැති බව දන්නේද;

(iv) එසේ සේවයෙන් පහකිරීමට විරුද්ධව හා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා අදාළ විදුහල්පතිවරයා විසින් දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පිළිබඳව සොයා බලා ඔහු නැවත සේවයේ පිහිටුවීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

570/18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පළාත් සභා, පළාත් පාලන සභ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා විදේශ ගත වූ වයඹ පළාත් සභාවේ නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එසේ විදේශ ගතවූ නිලධාරීන්ගේ නම් සහ තනතුරු නාම කවරේද;
- (iii) ඔවුන් විදේශගත වූ රටවල් කවරේද;
- (iv) ඒ සඳහා වැයකරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) විදේශ සංචාර සඳහා නිලධාරීන් තෝරා ගැනීමේදී, වයඹ පළාත් සභාව අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

593/18

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන මහත්වරුන් ඔවුන්ගේ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතන සේවයේ ආරම්භයේ සිට මේ දක්වා,
 - (i) දරා ඇති තනතුරු;
 - (ii) එකී තනතුරු දරන ලද කාලවකවානු;
 - (iii) එම තනතුරු දරමින් සේවය කර ඇති ආයතන;
 - (iv) එකී සේවා කාලවලදී ඔවුන්ට එරෙහිව විනය හෝ වෙනයම් චෝදනා ඉදිරිපත්ව තිබුණේ නම්, එම චෝදනා සහ ඒවාට එරෙහිව ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතාට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත්වීමටත්, පී. දිසානායක මහතාට රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති තනතුර ලබා ගැනීමටත් නිර්දේශ ලබා දී ඇත්තේ කවුරුන්ද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

953/18

ගරු කුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) නිකවැරටිය, මාගල්ලේ වැව යටතේ වගා කරන මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

- (ii) මෙම වැවේ, වැව් රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් පදිංචිවී සිටින බව දන්වන්නේද;
- (iii) එසේ නම්, එම පවුල් සංඛ්‍යාව කොපමණද;
- (iv) මෙසේ අනවසර පදිංචිකරුවන් රැඳී සිටීම නිසා වැවට දරුණු හානි සිදුවන බව දන්වන්නේද;
- (v) එසේ නම්, එම අනවසර පදිංචිකරුවන් ඉවත් කර මෙම වැව සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

973/'18

ගරු ඉෂාක් රහුමාන් මහතා, — රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) විශාල ප්‍රදේශයක් ආවරණය කරනු ලබන මැදවව්විය පොලිස් ස්ථානය ඉතාමත් පැරණි ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇති බව දන්වන්නේද;
- (ii) එම ගොඩනැගිල්ල නවීකරණය කිරීම හෝ අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගෙන තිබේද;
- (iii) එසේ නම්, එය ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

997/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, — වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවලදී මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ වාරිමාර්ග කවරේද;
- (ii) එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
- (iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
- (v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;
- (vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කරනු ලැබුවේද;
- (viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1120/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 වර්ෂයේ සිට අද දක්වා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු හා කාසි මුද්‍රණය කළ අවස්ථා සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම මුද්‍රණයන්ට හේතු කවරේද;
 - (iii) එක් එක් අවස්ථාවේදී මුද්‍රණ කළ මුදල්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
 - (iv) එමඟින් රටේ ආර්ථිකයට සිදුවූ යහපත හෝ අයහපත පිළිබඳව පැහැදිලි කරන්නේද;
 - (v) එම මුද්‍රණයන් හරහා රුපියලේ අගය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ඉහළ හෝ පහළ යාමක් සිදුවූයේද;
 - (vi) 2018 වසරේ අප්‍රේල් සහ මැයි මාසවලදී රුපියලේ අගය පහත වැටීමට අලුතින් මුදල් මුද්‍රණය කිරීම හේතුවක් වී තිබේද;
 - (vii) එසේ නොවේ නම්, එයට හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1145/'18

ගරු මුහම්මදු නසීර් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) උපන් හා මරණ ලියාපදිංචි කිරීමේ විධිවිධාන පනත යටතේ අතුරුදහන් වූ තැනැත්තන් සඳහා නිකුත් කර ඇති මරණ සහතික සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1183/'18

ගරු බිමල් රත්නායක මහතා,— නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 ඔක්තෝබර් 25 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

147/'18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් හා දුම්රිය මැදිරි පෞද්ගලික ආයතන වෙත ලබා දී තිබේද;
- (ii) එසේ නම්, එසේ ලබා දී ඇති ආයතනවල නම් කවරේද;
- (iii) දුම්රිය එන්ජින් හා මැදිරි ලබා දීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
- (iv) දුම්රිය එන්ජින් හා මැදිරි පෞද්ගලික ආයතන වෙත ලබා දුන් දින සිට අද දක්වා එමඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබුණු වාර්ෂික ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (v) මෙම ගිවිසුම්වලින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මූල්‍යමය හානියක් සිදුවන බවට විවිධ පාර්ශ්වලින් නැඟෙන චෝදනා නිවැරදි කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

184/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2017 මැයි මස ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටට ලැබුණු විදේශ ආධාරවල වටිනාකම කොපමණද;
- (ii) එසේ ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ආධාර සහ භාණ්ඩ වෙන් වෙන් වශයෙන් වර්ගීකරණය කර දක්වන්නේද;
- (iii) එම විදේශ ආධාර බෙදා හරින ලද දිස්ත්‍රික්ක කවරේද;
- (iv) එම එක් එක් දිස්ත්‍රික්කයට ලබාදුන් භාණ්ඩ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

264/'18

ගරු හේමා විතානගේ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සබරගමු පළාත් සභාවේ මහාමාර්ග අමාත්‍යාංශය විසින් 2017 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද මාර්ග ව්‍යාපෘති සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අවශ්‍යතා මත අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන ලද සමහර යෝජනා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයන් සිදුවන බවත් පිළිගන්නේද;

(iii) දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත ක්‍රියාත්මක කරන අක්‍රමවත් ව්‍යාපෘති තුළින් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

506/'18

ගරු වමීන්ද විජේසිරි මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දඹදිව වන්දනා ගමන් සංවිධානය කිරීමට අවසර ලත් ආයතන හා පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම ආයතනවල නම් හා පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;
 - (iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා දඹදිව වන්දනා ගමන්වලදී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
 - (iv) එම මියගිය පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
 - (v) එම පුද්ගලයන් දඹදිව රැගෙන ගිය ආයතන කවරේද;
 - (vi) එසේ මියගිය පුද්ගලයන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

575/'18

ගරු කුෂාර ඉදුනිල් අමරසේන මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) බවුසර් මගින් ජලය සපයා දුන් හා නියං ආධාර ලබාදුන් පවුල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (iii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට තවදුරටත් සහන ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

596/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දේශීය කර්මාන්තකරුවන් මුහුණපාන ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව 2018.03.05 දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වූ බවත්;
 - (ii) එහිදී උක්ත විෂය හා සම්බන්ධ කරුණු අධ්‍යයනය කර විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කළ බවත්;
- එතුමා පිළිගන්නෙහිද?

- (ආ) (i) මේ වනවිට ඉහත කමිටුව රැස් වී ඇති වාර ගණන සහ ගනු ලැබූ ප්‍රධාන තීරණ කවරේද;
- (ii) විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුළ සිල්ලර වෙළඳාමෙහි යෙදීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඇතිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ නිර්දේශය සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ප්‍රතිපත්තිය තීරණ කවරේද;
- (iv) දේශීය කර්මාන්ත, සේවා හා වෙනත් ව්‍යාපාර සඳහා තර්ජනයක් විය හැකි එටකා ගිවිසුම පමා කිරීමට හෝ අත්හිටුවීමට උක්ත රැස්වීමේදී උපදෙස් ලබා දුන්නේද;
- (iv) උක්ත රැස්වීමෙන් පසු ඇතිවූ කාර්යසාධනය පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

599/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වැව් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම වැව්වල නම් කවරේද;
- (iii) එම එක් එක් වැවට අයත් භූමිවල දැනට අනවසරයෙන් රැදී සිටින හා වගා කටයුතු වල නිරත වන පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) මෙම වැව් සතු භූමිවල අනවසරයෙන් රැදී සිටින හා වගා කටයුතු වල නිරත පවුල් ඉවත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

974/'18

ගරු ඉෂාක් රහුමාන් මහතා, — ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වර්ෂ කිහිපයක සිට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශීය ලේකම් තනතුර පුරප්පාඩු වී පවතින බවත්;
- (ii) කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරීද ආවරණය කිරීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකේම ජනතාව තම සේවාවන් ඉටුකර ගැනීමේදී අපහසුතාවයන්ට පත්වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම ප්‍රාදේශීය ලේකම් තනතුරෙහි පුරප්පාඩුව පුරවා ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කටයුතු කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

998/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවලදී බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ වාරිමාර්ග කවරේද;
- (ii) එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවන ලැබුවේද;
- (iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
- (v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;
- (vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කරනු ලැබුවේද;
- (viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

1131/'18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්මන් ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතාගේ පත්වීමෙන් 1957 අංක 13 දරන බාලදක්ෂ සංගම් පනතේ 2 කොටසේ 8 වගන්තිය උල්ලංඝනය වී ඇති බවත්;
- (ii) නව පත්වීම හිටපු ප්‍රධාන කොමසාරිස් නිමල් ද සිල්වා මහතාගේ හිතවත්කම මත පමණක් සිදු කර ඇති බවත්;
- (iii) නව ප්‍රධාන කොමසාරිස්වරයා 2010 වර්ෂයේ මාර්තු මස බාලදක්ෂ මූල්‍යස්ථාන කොමසාරිස්වරයෙකු වශයෙන් සිටියදී නිසි පරිදි සේවය ඉටු නොකිරීමේ හේතුව මත සේවයෙන් ඉවත්වන ලෙසට සංගමයේ විධායක කමිටුව ලිඛිතව දන්වා ඇති බවත්;
- (iv) මේ සම්බන්ධයෙන් විධායක කමිටුව සහ සංගමයේ සභාපති විසින් අවස්ථා කිහිපයකදීම ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) මෙම පත්වීම පූර්වාදර්ශයට ගනිමින් ඉදිරියේදී නුසුදුසු පුද්ගලයන් මෙම තනතුර සඳහා පත්වීමට ඉඩකඩ ඇති බවත්;
- (ii) ලෝක බාලදක්ෂ ප්‍රතිපත්තියට අනුව නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සාමාජිකත්වයද ගිලිහී යාමට ඉඩකඩ ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ඇ) (i) ඉහත අ (i) අනුව මෙම පත්වීම වලංගු වන්නේද;

- (ii) මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නේද;
- (iii) එසේ නම්, එහි ප්‍රගතිය කවරේද;
- (iv) නොඑසේ නම්, ඉදිරියේදී විමර්ශනයක් සිදු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

1133/'18

ගරු දයාසිරි ජයසේකර මහතා, — මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා පියවා නොමැති රාජ්‍ය ණය ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) ඒ අතරින් දේශීය ණය ප්‍රමාණය කොපමණද;
- (iii) එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්නේද;
- (iv) විදේශීය ණය ප්‍රමාණය කොපමණද;
- (v) එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්නේද;
- (vi) ණය ප්‍රමාණය වසරින් වසර වැඩිවීමක් සිදුවී තිබේ නම්, එයට හේතු සඳහන් කරන්නේද;
- (vii) මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගනු ලබන පියවර සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

1146/'18

ගරු මුහම්මදු නසීර් මහතා, — උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 1940 අංක 9 දරන පුරාවිද්‍යා ආඥාපනත (සංශෝධිත) යටතේ අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි පෞරාණික ස්මාරක, ආරක්ෂිත ස්මාරක සහ පුරාවිද්‍යා රක්ෂිත භූමි ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කරන ලද ස්ථාන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ස්මාරක හා රක්ෂිත භූමි පිහිටා ඇති ප්‍රදේශය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී වසම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එසේ ප්‍රකාශයට පත් කරන ලද එක් එක් ගැසට් නිවේදනයේ අංකය හා දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) එම එක් එක් ස්මාරකයට අයත් භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1148/'18

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) සිවිල් ආරක්ෂක බලකාය විසින් කන්නයෙන් කන්නයට ඵලවළු වගා කරනු ලබන භූමි ප්‍රමාණය කොපමණද;

- (ii) එසේ වගා කරනු ලබන එළවළු අලෙවිය සඳහා වෙළෙඳපොළට යොමු කිරීම හේතුවෙන් වෙළෙඳපොළ සැපයුම අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යන බව දන්නේද;
 - (iii) ඒ හේතුවෙන් එළවළු ගොවියාගේ ආර්ථිකය පහළ වැටුණු බව පිළිගන්නේද;
 - (iv) එබැවින් සිවිල් ආරක්ෂක බලකාය සමඟ සාකච්ඡා කර මෙම තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1152/'18

ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා,— පළාත් සභා, පළාත් පාලන සභා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වැලිවිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිට බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සම්බන්ධ වන අගලිය මුල්කඩ යා කිරීම සඳහා විශාල මුදලක් වැය කර පාලමක් ඉදිකර ඇති බව දන්නේද;
- (ii) මෙම පාලමේ සිට නාගොඩ බද්දේගම ප්‍රධාන මාර්ගය තෙක් දිවෙන පාර සකස් නොකිරීමෙන් මගී ජනතාව දුෂ්කරතාවයට පත්වී ඇති බව පිළිගන්නේද;
- (iii) මෙම මාර්ගය සකස් කරන මෙන් ඉල්ලා මා විසින් 2016 හා 2017 වර්ෂවල ඇස්තමේන්තු සහිතව ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත්, මේ දක්වා ප්‍රතිපාදන නොලැබුණු බව දන්නේද;
- (iv) 2018 වර්ෂයේදී මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ඔබ අමාත්‍යාංශය යටතේ මුදල් වෙන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1184/'18

ගරු බිමල් රත්නායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) අධ්‍යාපන අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 ඔක්තෝබර් 26 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

185/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2005 - 2014 සහ 2016 - 2017 වර්ෂවලදී මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා වන්නි යන දිස්ත්‍රික්කවලින් ජීව විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව;

- (ii) එම සංඛ්‍යාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව හා ප්‍රතිශතය;
- (iii) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව හා ප්‍රතිශතය;
- (iv) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයා / ශිෂ්‍යාවගේ අවම ප්‍රතිඵලය, Z අගය, ඉගෙනුම ලැබූ පාසල හා තෝරා ගනු ලැබූ වෛද්‍ය පීඨය;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

250/'18

ගරු භේෂා විතානගේ මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පසුගිය වසර 10 තුළ ලබා ඇති ලාභය හෝ අලාභය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) දැනට මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු ස්ථීර හා අනියම් කාර්ය මණ්ඩලය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) පසුගිය වසර කිහිපය තුළ මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මෙම කර්මාන්තශාලාවෙන් මීට වඩා නිෂ්පාදනයක් ලබා කර ගැනීම සඳහා සුදුසුකම්ලත් නිසි කළමනාකාරිත්වයක අවශ්‍යතාවය පිළිගන්නේද;
 - (ii) එසේ නම්, ඒ වෙනුවෙන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග කවරේද;
- යන්නත් එතුමා මේ සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

405/'18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ගෑස් සමාගම් හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මිල සුත්‍රයකට අනුව ගෑස් මිල පාලනය කිරීමට පියවර ගෙන තිබේද;
- (ii) වර්ෂ 2015, 2016 සහ 2017 තුළදී ලීටරෝ ගෑස් සමාගමේ සහ ලාල් ගෑස් සමාගමේ මිල උච්චාවචනය වීම පිළිබඳ තොරතුරු වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
- (iii) වාර්ෂික ගෑස් පරිභෝජනයෙන් ඊට තුළ නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනය කරනු ලබන ගෑස් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

507/'18

ගරු වමිනිද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උඹ පළාත් සභාව යටතේ පාලනය වන උඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ 2010 වර්ෂයේ සිට අද දක්වා සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව එම අධිකාරියේ මේ දක්වා ලබාදී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;
 - (iii) එසේ රැකියා ලබාදුන් අයගේ නම්, ලිපිනයන් හා තනතුරු නාම කවරේද;
 - (iv) එම තනතුරු සඳහා බඳවා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
 - (v) උඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයන්ගේ සුබසාධනය සඳහා උඹ පළාත් සභාව ගෙන ඇති පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

547/'18

ගරු වාසුදේව නානායකකාර මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2018 වර්ෂයේදී රුපියල් ලක්ෂ දෙක බැගින් නිවාස ණය ලබාදීම සඳහා ඇඟවීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නාම ලේඛනයක් යවා තිබේද;
 - (ii) නොඑසේ නම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එවැනි ලේඛනයක් සකස් කර තිබේද;
 - (iii) එකී ලේඛනයට ඇතුළත් පුද්ගලයන් සියලුදෙනාම පාහේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් පුද්ගලයන් වීම සිදුවූයේ කෙසේද ;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) එකී පුද්ගලයන්ගේ දේශපාලන පක්ෂපාතීභාවය දැනගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ කේෂ්ත්‍ර නිලධාරීන් මාර්ගයෙන් විමසීමක් සිදු කළ හැකි බව පිළිගන්නේද;
- (ii) එසේ විමර්ශනයක් සිදු කිරීමට එකඟ වන්නේද;
- (iii) නොඑසේ නම්, දේශපාලන පක්ෂපාතීත්වය අනුව නිවාස ණයදීම අනුමත කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

576/'18

ගරු කුමාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වගා භානි හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්වී සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) වන්දි ලබා ගැනීම සඳහා මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ඉල්ලුම් කර ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
- (iii) එම පවුල් අතරින් දැනට වන්දි ලබාදී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

- (iv) එම පවුල් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (v) එම ගොවි පවුල් සඳහා කඩිනමින් වන්දි ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

597/18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නීත්‍යානුකූලව උරුම වී අයිතිය පවත්නා මුළු ඉඩම් ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කය අනුව කොපමණද;
- (ii) වර්ෂ 1977න් පසු මේ දක්වා උක්ත ඉඩම්වලින් රාජ්‍ය අංශයට හෝ පෞද්ගලික අංශයට අලෙවි කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (iii) එම ඉඩම් මිලදී ගත් ගැණුම්කරුවන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
- (iv) දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් දිගුකාලීන හෝ කෙටිකාලීන බදු පදනම යටතේ වෙනත් පාර්ශවයන්ට බදු දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (v) එක් එක් දිස්ත්‍රික්කය අනුව, එම බදු/කුලීකරුවන්ගේ නම් සහ ඔවුන් විසින් ගෙවීමට එකඟ වූ බදු කුලිය දැක්වෙන ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

600/18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වයඹ පළාතේ ඇති ගොවිජන සේවා කලාප සංඛ්‍යාව කොපමණද;
- (ii) ඒවායේ නම් කවරේද;
- (iii) පළාතේ පවතින දැඩි පොහොර හිඟය හේතුවෙන් මෙවර යල කන්නයේ වගා කටයුතු කිරීමට නොහැකි වී ඇති බව පිළිගන්නේද;
- (iv) එසේ නම්, එම ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

975/18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— බුද්ධිශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉහලකාගම පුරාණ විහාරස්ථානය සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නේද;
- (ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

999/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවලදී අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ වාරිමාර්ග කවරේද;
- (ii) එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
- (iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
- (v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;
- (vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කරනු ලැබුවේද;
- (viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

1135/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය නොරොච්චෝල කාප බලාගාරයෙන් පිටවන අළුවල බලපෑමට ලක්වී තිබේද;
- (ii) එසේ නම්, එමඟින් ජය ශ්‍රී මහා බෝධියට ඇති විය හැකි බලපෑම් පිළිබඳ පරීක්ෂණ සිදු කර තිබේද;
- (iii) එසේ නම්, එම වාර්තාව සභාගත කරන්නේද;
- (iv) මේ වනවිට අවදානමක් නොමැති වුවද ඉදිරියේ දී අවදානම් සහිත තත්ත්වයක් පැන නැගීමේ හැකියාවක් පවතීද;
- (v) මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත්, ඒ සඳහා ගනු ලබන පියවර සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

1149/'18

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2010 සිට 2017 දක්වා උතුරු මැද පළාතේ කාපට අතුරා ඇති ග්‍රාමීය මාර්ග කිලෝමීටර් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

- (ii) එම මාර්ග නඩත්තු කරනු ලබන්නේ මධ්‍යම රජයෙන්ද, නොඑසේ නම්, පළාත් සභාවෙන්ද;
- (iii) සමහර කාපට අතුරු ලද මාර්ගවල කොලරය (කෙළවර) පලුදු වීම් හේතුවෙන් එම මාර්ග ඉතා ඉක්මනින් අබලන් තත්ත්වයට පත්වන බව පිළිගන්නේද;
- (iv) නඩත්තු කටයුතු සඳහා අදාළ ආයතනවලට වාර්ෂිකව මුදල් වෙන් කරනු ලබන්නේද;
- (v) එම මුදල්වලින් මෙම මාර්ග නඩත්තු කරන්නේද යන්න සොයා බලන්නේද; යන්න එකම මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1174/'18

ගරු විදුර වික්‍රමනායක මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) හොරණ මැතිවරණ කොට්ඨාසයේ කිරි ගොවීන් විසින් සපයනු ලබන දියර කිරි සඳහා මිලකෝ ආයතනය විසින් සෑම මාසයකම 01 දින සිට 15 දින දක්වා දිනයන් සඳහා ඊළඟ දින 06 තුළදීද, 16 වන දින සිට අවසාන දිනය දක්වා වූ දිනයන් සඳහා ඊළඟ මාසයේ මුල් දින 06 තුළදීද මුදල් ගෙවීම සිදු කළ බවත්;
- (ii) නමුත් පසුගිය මාස කිහිපයක සිට ගෙවීම් ප්‍රමාද වූ අතර 2018.05.01 සිට 2018.05.15 දින දක්වා කාලයට මැයි 31 දක්වාම ගෙවීම් කර නොමැති බවත්;
- (iii) මෙම තත්ත්වය හේතුවෙන් කිරි ගොවීන්ට දෙනුන්ට අවශ්‍ය ආහාර සැපයීම, දෙනුන් මිලදී ගැනීමට ලබාගත් ණය මුදල්වල වාරික ගෙවීම් සහ තම පදිනෙදා වියදම් සිදුකිරීමට හැකියාවක් ලැබී නොමැති බවත්;
- (iv) කිරි නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් රටේ නිෂ්පාදනයටද බලපෑම් එල්ල වීමෙන් ගැටලු සහගත තත්ත්වයක් මතු වී ඇති බවත්;

එකම දන්වන්නෙහිද?

(ආ) මෙම තත්ත්වය කිරි ගොවීන්ගේ ජීවිතවලට මෙන්ම, දේශීය කිරි නිෂ්පාදන ක්‍රියාවලිය අඩපන වීමටද ප්‍රබල හේතුවක් විය හැකි බැවින් පෙර පරිදි ක්‍රමානුකූලව ගෙවීම් සිදු කිරීම සඳහා පියවර ගන්නේද යන්න එකම මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1186/'18

ගරු බිමල් රත්නායක මහතා,— කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ) කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එකම මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?